

සිලාතය (යාචිඤ්චා)



නවක මුස්ලිම්වරුන්ට
මාර්ගෝපදේශකයක්

සිලානය (යාචිඤාව)

නවක මුස්ලිම්වරුන්ට
මාර්ගෝපදේශකයක්

ජූලි 2023

සකල අයිතිවාසිකම් සංචිතය
ලේඛණාරූඪ සහ ප්‍රකාශන මගින්



مركز التعريف بالإسلام

ඉස්ලාමීය තොරතුරු මධ්‍යස්ථානය
සුල්තාන් බ්ලූස් මස්ජිදය, මස්කට්
ඕමානයේ සුල්තාන් රාජ්‍යය
ටෙලි ෆැක්ස් (968)24505170
www.iicomman.om



පටුන

සූර්විකාව	1
1. පරිච්ඡේදය. හැඳින්වීම	2
2. පරිච්ඡේදය. තහාරා (පවිත්‍රීකරණය)	4
▶ ශාරීරික අපවිත්‍ර දෑ	
▶ චාරිත්‍ර ක්‍රමයෙහි අපවිත්‍ර දෑ	
3. පරිච්ඡේදය. වුදු (දෝවණය)	8
▶ වුදු	
▶ තයම්මුම්	
▶ වුදු අවලංගු වන ක්‍රියාවන්	
4. පරිච්ඡේදය. සලාතය (ශාඤ්ච)	16
▶ සලාතයේ මූලික විධි	
▶ සලාතයේ වේලාවන්	
▶ සලාතය ඉටුකරන ආකාරය	
▶ සලාතයේ අවලංගු වන ක්‍රියාවන්	
5. පරිච්ඡේදය. සාමූහික සලාතය	21
6. පරිච්ඡේදය. කාන්තාවන්ට අදාල පැවැත්ම	25
7. පරිච්ඡේදය. ඉස්ලාමීය වෝහරය අනුව අර්ථ නිරූපන අතර සලාතයන්හි ප්‍රභේදන	27
8. පරිච්ඡේදය. සංකීර්ණ ඵල සහ සුසිරිත්	29
9. පරිච්ඡේදය. පියවරෙන් පියවර සලාතයට මග පෙන්වීම	35
10. පරිච්ඡේදය. පද මාලාව	46

فَتَوَكَّلْ عَلَى اللَّهِ
إِنَّا كُنَّا عَلَى الْخَوَافِ الْمُبِينِ

එහෙයින් ඔබ අල්ලාහ් වෙත සියල්ල භාර කරනු. නියත
වශයෙන්ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහිය.
(කූර්ආණය 27:79)

පූර්විකාව

“සෑම දෙයකටම කුළුණක් ඇති අතර ආගමෙහි කුළුණ වනුයේ සලාතයයි”.
යන්න වදාරා ඇත. තවදුරටත් එතුමාණෝ විනිශ්චය දිනයේදී පළමුවෙන්ම
වගකිවයුතු තැනක් හිමිවනුයේ සලාතයට යනුවෙන්ද වැදැරුහ”

අප දෛනික ජීවිතයේ, දෙවියන් කෙරෙහි විඥාණය පවත්වා ගෙන යෑමේ
ක්‍රමය නම් දිනපතා ඉටු කරන යාවිඤා වන්ය. කුර්ආණයට අනුව සියළුම
අයහපත් ක්‍රියාවන්ට පටහැනිව ක්‍රියා කරනුයේ දෙවියන් කෙරෙහි ඇති
විඥාණයයි.

وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ

**නියමාකාරව සලාතය ඉටුකරන්න, සැබවින්ම එය
දුරාවාරයෙන් හා වැරදි ක්‍රියාවන් වලින් වැළකෙන්නේය.
(කුර්ආණය 29 : 45)**

ඊට අමතරව අප තුළ ඇති සහ විශාල ලෙස මානව වර්ගයා තුළ මෙම
දෙවිදුන් කෙරෙහි ඇති විශ්වාසය නිරන්තරයෙන් මනක්කර දෙන්නේය.
තවදුරටත් ඉස්ලාමයේ සලාතයෙහි වැදගත්කම අවනක්ෂේරු කල
නොහැක. එම නිසා නවක මුස්ලිම්වරයෙකු ප්‍රථමයෙන්ම සලාතය පිළිබඳව
උගන යුතුය. මෙම පොත නිර්මාණය කර ඇත්තේ නවක මුස්ලිම්වරයෙකුට
සලාතය පිළිබඳ ඉතා වැදගත් අංගයන් නියම කර ඇති බැවිනුත්, මෙය
ඉස්ලාමයේ වැදගත් කුළුණ වන හෙයිනුත්, ඔහු හෝ ඇය විසින් එසැණින්ම
ආරම්භ කිරීමටය. ඉන්පසුව නවක මුස්ලිම්වරයා සලාතය පිළිබඳව සෙසු
අංගයන් හා ඉස්ලාමයේ තිබෙන සෙසු ඇදහිලි ක්‍රම පිළිබඳව දැනුම ලබා
ගැනීම සහ පෙළඹවීම අත්‍යාවශ්‍ය වේ.

දෛනික අනිවාර්ය පස්වේල් සලාත්, සිකුරාදා සලාත්, හා දෛනික
වෛකල්පික සලාත් (අරාබියෙන් සුන්නන්) (ඒකවචනය සුන්නන් හා
බහුවචනය සුන්නන්) වැනි යාවිඤා වන්හි පූර්ව අවශ්‍යතා මෙම පොතෙහි
සඳහන්ය. මෙය රමදානයෙහි තරාවිත් සලාත, අවමංගලය සලාත, හා ඊද්
සලාත ආවරණය කර නැත. මෙම යාවිඤාවන් පිළිබඳ විස්තර සෙසු පොත්
මගින් ලද හැක.

1- අර් - රබී විසින් මෙම නවී වදන් සටහන් කර ඇත.
2- අත් - නිර්මිදි විසින් මෙම නවී වදන් සටහන් කර ඇත.

1 පරිච්ඡේදය. හැදින්වීම

1. සලාතය (යාවිඤ්චාව) ඉස්ලාමයේ දෙවන කුළුණ වන අතර අල්ලාහ් සුබ්හානවතාෆාලා විසින් කුර්ආණයේ විවිධ වාක්‍ය මගින් අණ කර ඇත. උදාහරණ ලෙස අල්ලාහ් සුබ්හානවතාලා කුර්ආණයේ පවසන පරිදි³

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ إِنَّ الدِّينَ كَانَ مِثْقَالَ حَبِّ خَلْدٍ

සලාතය ඉටුකරන්න, සැබවින්ම විශ්වාසවන්තයින් කෙරෙහි නියමිත කාලයේදී අණකර ඇත.

(කුර්ආණය 4:103)

මුහම්මද් (සල්) තුමා පවසන ලද්දේ⁴

විශ්වාසවන්තයෙකුට අවිශ්වාසවන්තයෙකුගෙන් පැහැදිලිව වටහා ගැනෙනුයේ සලාතය වන අතර එයට පිටුපා සිටීම අවිශ්වාසවන්ත වීමය.

(අර් - රබ්, අත් - නිර්මිද්, අහ්මද්, මුස්ලිම්, ඉබ්නු මාජාහ් සහ සෙසු අය මගින් සටහන් කර ඇත.)

2. සිහිය ඇති වැඩිහිටි මුස්ලිම් කාන්තාවන් හා පිරිමින් වෙත සලාතය අනිවාර්ය කර ඇත. නබි (සල්) තුමානෝ, ළමයෙකු පරිනත වියට පත්වන තෙක්ද, සිහිවිකල් වැඩිහිටියකු සිහිබුද්ධිය ලබන තෙක්ද එහි වගකීම නොපැවරෙන්නේය යැයි පැවසූහ.⁵
3. මුස්ලිම්වරයෙකු අනිවාර්ය සලාතයන් (යාවිඤ්චාවන්) දිනකට පස්වේලක් නියමිත වෙලාවන්හිදී ඉටුකරම අත්යාවශ්යය. (යාවිඤ්චා කාලසටහන් සදහා 4 වන පරිච්ඡේදය බලන්න).
4. යාවිඤ්චා කිරීම සදහා ඔබ පලමුව පවිත්රීකරණය කොට පිරිසිදු වීමේ වත්පිළිවෙත්හි නියැළිය යුතුය. (තහාරා හෙවත් මෙම පවිත්රතාවය සදහා 2 වන පරිච්ඡේදය බලන්න)
5. යාවිඤ්චා වලට ප්රථම, තහාරා තත්වයේ සිටින මොහොතේ, ඔබ වුදු දෝවනය නිසි පිළිවෙත් අනුව කළ යුතුය. (වුදු 3 වන පරිච්ඡේදය බලන්න).

3 අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරන විටකදී අපි සුබ්හානවතාෆාලා එහි තේරුම සුවිශුද්ධ වූත් ප්‍රශංසනීය වූත් ඔහුමය.

4 නබිතුමාගේ නාමය සැලකරන අවස්ථා වලදී (ඔහුට ශාන්තිය හා සමාදානය හිමි වේවා) යැයි පවසයි.

5 අහ්මද්, අබුදාවුද්, ඉබ්නි මාජාහ් හා සෙසු අය මගින් මෙම තබ් වදන් සටහන් වී ඇත.



6. ඔවුන්ගේ වේතනාවන්ට (නීතියෙන්) අනුකූලව ඉස්ලාමයේ සියලුම ක්රියාවන්ට පරිතෝෂිකයන් ලැබෙනු ඇත. මෙලෙස තහාරා නම් ක්රියාවලිය සිදු කිරීමට පෙර කෙනෙකු තම හදවතේ අභිලාෂයට අනුව යාවැඩ්දා වෙහි සියලු අංගයන් අල්ලාහ් (සුබ්) ට කීකරුව ඉටු කරන බවට අධිෂ්ඨානපූර්වකව අරමුණු කර ගත යුතුය.
7. සලාතය අරාබි බසින් පමණක් කිරීමට හේතු වන්නේ කුර්ආණය අරාබි බසින් සිත් තුලට කා වදින ලෙසින් පාරායනය කල යුතු වන නිසාත් එහි සංයුතිය දේවානුභාවයෙන් නබි (සල්) තුමානන් හට අරාබි බසින් පහල වීම නිසාත්ය. සලාතය වෙනත් භාෂාවකින් සිදු කිරීමේදී උච්චාරණයද නිසි අදහස් පමණක් නොව පාරායන විලාශයද අර්ථයද වෙනස් වන හෙයිනි.

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ ۗ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي
 الدِّينِ مِنْ حَرَجٍ مِّلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ ۗ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِنْ
 قَبْلُ وَفِي هَذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاءَ عَلَى
 النَّاسِ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ
 فَنِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ

සහ යුතුකමක් වන හෙයිනි, අල්ලාහ් වෙනුවෙන් මහ පරිශ්‍රමයක් දරන්න එය (අවංකභාවයෙන් හා හික්මීමෙන්) ඔබව තෝරාගත් ඔහු, ඔබ පියා වන ඉබ්‍රාහිමගේ ඇදහීම වන ඔබගේ මේ ධර්මයෙහි දුෂ්කරතාවයන් පටවා නැත. ඔබව මුස්ලිම්වරයෙකු ලෙස පත්කර ඇත්තේද ඔහුමය (අල්ලාහ්). මීට පෙර සහ මේ දෙකෙහිම (එළිදරව්ව) රසුල්වරයා ඔබට සාක්ෂිකරුවෙකු වනු පිණිසත් ඔබ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සාක්ෂිකරුවෙකු වනු පිණිසත්, වන හෙයිනි නීතිපතා සලාත් ඉටුකර පිං දහම කර අල්ලාහ්ට තදින් සමප වන්න. ඔහු ඔබගේ ආරක්ෂකයාය. ආරක්ෂා කිරීමටත්, උදව් කිරීමටත් හොදම අල්ලාහ්ය.

(කුර්ආන් 22:78)



2. පරිච්ඡේදය තහාරා (පවිත්‍රීකරණය)

මුස්ලිම්වරයකු සලාතය ඉටුකිරීමට ප්‍රථමයෙන් ඔහුට හෝ ඇයට කායික අපවිත්‍රතා වලින්ද, වත් පිළිවෙත් අනුව අපවිත්‍රතා වලින්ද මිදී සිටීම අත්‍යාවශ්‍යය. (නජාසා හා හදාන් අල් අක්බර් හි අනුපිළිවෙලින් අරාබියෙනි).

අල්ලාහ් (සුබ්හානවනආලා) පවසනුයේ :

إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

කිරන්තරයෙන් ඔහු වෙත හැරෙන අයට අල්ලාහ් ද ආදරය දක්වන අතර තමන් තමන්ව පිරිසිදුව පිවිතුරුව තබා ගන්නා අයටද අල්ලාහ් ආදරය දක්වන්නේය

(කුර්ආණය 2:222)

තබි නායක මුහම්මද් (සල්) පවසන ලද්දේ:

පවිත්‍රතාවය සලාතයෙහි යතුරය.

(අන් කිර්මදි, අබු දාවුද්, ඉබ්න් මාජාහ් හි සටහන්ව ඇත.)

1. කායික අපවිත්‍රතා (නජාසා)

සලාතය ඉටුකිරීමට ප්‍රථමයෙන් පහත සදහන් ද්‍රව්‍ය ශරීරයෙන්, ඇඳුම් වලින් හා සලාතය ඉටුකරන ස්ථානයෙන්, සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුය.

1. මුත්රා - මනුෂ්‍යයින්ගේ හෝ සතුන්ගේ .
2. මලපහ - මනුෂ්‍යයින්ගේ හා සතුන්ගේ, ඉස්ලාමයේ මිනිසුන්ට අනුභව කිරීමට අවසර දී ඇති සතුන් සහ පක්ෂීන් හැර සෙසු සතුන් හා පක්ෂීන්ගේ.
3. ලේ : සියලුම ලේ වර්ග, මාලු මස් පිරිසිදු කිරීමේදී ගලන ලේ හැර .
4. වමනය.
5. ආහාර හෝ දියර ආමාශයේ සිට මුඛයට නැවත වැහිරීම.
6. ශුක් (ධාතුව) සංසර්ගයේ යෙදීමේදී හෝ ස්වභ්‍ය මෝචනයේදී රහස් අංග වලින් පිටවන දියරය .
7. රහස් අංග වලින් සංසර්ගයේ යෙදීමට පෙර පිටවන ලා පාට පැහැදිලි දියරය (අරාබියෙන් එය මධී).
8. මුත් පිටවීමෙන් පසු පිටවන ලා පාට සුදු දියරය (අරා බියෙන් වධී).



කායික අපවිත්‍රතාවයන් පිරිසිදු කිරීම (නජාසා)

ඕනෑම කායික අපවිත්‍රතාවයක් ශරීරයෙන් හෝ ඇඳුම්වලින් හෝ කුමණ නැතැතින් වුවද වේවා වතුරෙන් සෝදා සම්පූර්ණයෙන් පිරිසිදු කරගත හැකිය. යම්කිසි අවස්ථාවක සුනඛයකුගේ අපවිත්‍රතාවක් (මුත්‍රා, කෙල හෝ අසුචි) සම්පූර්ණයෙන් ජලයෙන් සෝදා හැරිය යුත්තේ 7 වතාවකටය. ඉන් එක් වතාවක් පිරිසිදු පස් වලින් (වැලි හෝ දූවිලි) ඉටු කරන්න. ඒ සෑම වතාවකම යම් දුගඳක් හෝ පැල්ලමක් නිවේ නම් එය නොසලකා හැරිය හැක.

2. චාරිත්‍ර ක්‍රම වල අපවිත්‍රතා (හදාන් අල් - අක්බර්)

යමෙකු චාරිත්‍රානුකූලව පහත සදහන් තුන් පිළිවෙත් අනුව (ඔහු හෝ ඇය) අපවිත්‍ර විය හැක.:

- ජනාබා අවස්ථාව: සංසර්ගයේ යෙදීමෙන් පසු හෝ ශුක්ර මෝචනයෙන්, නින්දේදී හෝ අවදීව සිටින විට (ස්වප්න මෝචනයෙන්).
- හීද් අවස්ථාව : කාන්තාවකගේ ඔසප් වීමේ කාල වකවානුව.
- නිෆාස් අවස්ථාව : කාන්තාවකගේ පශ්චාත් ජරසුතියේදී ලේ වහන අවස්ථාව (සාමාන්යයෙන් දින 40ක්).

චාරිත්‍ර ක්‍රම වල අපවිත්‍රතාවයන්ගෙන් පවිත්‍රීකරණය වීම (හදාන් අල් අක්බර්).

චාරිත්‍ර ක්‍රමවල අපවිත්‍රතාවයන්ගෙන් පවිත්‍රවීම සම්පූර්ණ වනුයේ චාරිත්‍රානුකූල ස්නානයෙනි. (අරාබියෙන් ගුසුල්) පහත ක්‍රමවේදය අනුව සම්පූර්ණයෙන්ම ශරීරය හසුකරගන්නා ස්නානයයි.

- චාරිත් රානුකූල ස්නානය කරන බවට හදවතින් අධිෂ්ඨාන කර ගන්න.
- මුත් ර පිට කරන්න (හැකිනම් මෙය මුත් ර මාර්ගයේ ශුක්රධාතූ පවිත් ර කිරීමට නිර්දේශ හා අදහස් කෙරුණු එකකි).
- පෙකිනියේ සිට දණහිස දක්වා රහස් අංග සෝදා පිරිසිදු කල යුතු වන්නේ මොනයම් හෝ ශාරීරික කොටස් කායිකව ස්පර්ශ වීමෙන් ඇති වූ අපවිත් රතාවයන් ඉවත් කිරීමටය.
- බිස්මිල්ලාහ් යනුවෙන් පවසන්න (තේරුම අල්ලාහ් ගේ නාමයෙනි).
- යාවිඤා වට කරන්නා සේ වුදු දෝවනය කරන්න (3 ඡේදය බලන්න).
- සම්පූර්ණ ශරීරයම ජලයෙන් සෝදන්න. මෙය ඉහල කොටසින් පටන් ගෙන පහල කොටසටද හා වම් පසට පෙර දකුණු පසටද ඉටුකල යුතුය.



තහාරාහි අත්‍යාවශ්‍ය කරුණු

- a. චාරිත්‍රානුකූලව අපවිත්‍රතාවයෙන් හෙබි කෙනෙකු (අයි.ඊ. තාහීර් නොව) පහත ක්‍රියාවන්හි යෙදීමට අවසර නොමැත.:
 1. යාවිඤ්ඤාවන් ඉටු කිරීම.
 2. උපවාසයේ යෙදීම
 3. ශුද්ධ වූ කුර්ආණය ස්පර්ශ කිරීම හෝ පාරායනය .
 4. මස්ඒදයට ඇතුළු වීම.

- b. ඉස්ලාමයට ආපසු පැමිණි කෙනෙකුට ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු චාරිත්‍රානුකූලව ස්නානය කල යුතුය.

- c. යමෙකුට (නජීසයක්) ඔහුගේ හෝ ඇයගේ ශරීරය කිලිටි වී ඇත්නම් හා එම ස්ථානය නොදන්නේ නම් සම්පූර්ණ ශරීරයම පාහේ පිරිසිදු වෙන සේ චාරිත්‍රානුකූලව ස්නානය කල යුතුය.



يَا أَيُّهَا الَّذِينَ ءَامَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ
 وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى
 الْكَعْبَيْنِ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا وَإِنْ كُنْتُمْ مَرْضَىٰ أَوْ عَلَىٰ
 سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَمَسْتُمُ النِّسَاءَ فَلَمْ
 تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ
 وَأَيْدِيكُمْ مِنْهُ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَٰكِنْ
 يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

ඔ විශ්වාසවන්තයින්, ඔබ සලාතයට (යාවිඤ්චාවට) සූදානම් වන විට ඔබේ මුහුණයි, අතයි, (බාහුව) වැලමට තෙක් සෝදන්න. හිසෙහි වතුර ගා නවරා, පය වළලුකර තෙක් සෝදන්න. ඔබ වාරිත්‍ර ක්‍රම වලින් අපවිත්‍රවී ඇත්නම් අංගසම්පූර්ණ ගර්ච ස්නානය කරන්න. නමුත් ඔබ අසනීපව හෝ ගමනක යෙදී සිටී නම් හෝ ස්වභාවයෙන් කිසියම් අපවිත්‍රතාවයකට පත්ව ඇත්නම් හෝ ස්පර්ශ වී (සංසර්ගයේ යෙදී) වතුර නොමැති නම් හෝ ඔබ එවෙලේ පිරිසිදු වැලි හෝ පස් ගෙන මුහුණේ හා දැන් වල නවරා ගන්න. අල්ලාන් ඔබව අමාරු තත්වයකට පත්කිරීම අදහස් කරන්නේ නැති නමුදු ඔබ පිරිසිදු කිරීමටත් ස්තුති පූර්වකව ඔහුගේ උපකාරය නිසි ලෙස ලබා දීමටත්ය. (කුර්ආණය 5:6)

عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «الصلوات الخمس، والجمعة إلى الجمعة، كفارة لما بينهن، ما لم تغش الكبائر»

අබු හුරේරා (ඔහුට අල්ලාන්ගේ කරුණාව හිමි වේවා) වාර්තා කර ඇත්තේ:

අල්ලාන්ගේ දූතයානෝ පැවසූ වගනම් “දෛනික පස්වේල් සලාත (යාවිඤ්චා) ද සිකුරාදා සලාත (යාවිඤ්චා) සිකුරාදාටද මහා පව් වලින් මිදී සිටින තාක්කල් සුළු පව් කමාකර සිටින්නේය”.

(මුස්ලිම් විසින් සටහන් කරන ලදී.)



3. පරිච්ඡේදය - වුදු (දෝවනය)

කෙනෙකු එක් වතාවක් චාරිත්‍රානුකූලව පවිත්‍රව සිට නිසි පිළිවෙලින් වුදු (දෝවනය) කල යුතුය. මෙම ඡේදයේ කොටස් 3 ක් අඩංගුය. 1. වුදු 2. තයම්මුම (වියළි ලෙස සේදීම) සහ 3. වුදු අවලංගු වන ක්‍රියාවන්.

1. වුදු

වුදු (දෝවනය), යාවිඤ්ඤාවේදී අල්ලාහ්ව මුණ ගැස්වීමට කායිකව හා චාරිත්‍රානුකූලව මුස්ලිම්වරයෙකුට සූදානම් කරන්නේය. අල්ලාහ්තආලාහා ඔහුගේ දූතයාණන් අණ කර ඇති පරිදි විශේෂිත වූ ශාරීරක කොටස් පවිත්‍ර කිරීමට සම්බන්ධ වන්නේය. (මෙය කුර්ආණයේ අල්ලාහ් පවසා ඇත).

يَا أَيُّهَا الَّذِينَ ءَامَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ
وَأَمْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

මි විශ්වාසවන්තයින්, ඔබ සලාතය ඉටු කිරීමට නැගී සිටින විට ඔබලාගේ මුහුණ සහ යටිබාහු වැලමිට තෙක්ද ඔබලාගේ හිස මතින් ද පිසදා සහ පාදද වලලුකර තෙක් පවිත්‍ර කරන්න. (කුර්ආණය 5:6)

තබ් (සල්) තුමාණෝ පැවසූ වගනමි:

වුදු දෝවනය නොමැතිව කෙනෙකුගේ සලාත් (යාවිඤ්ඤාව වලංගු නැත).

(ඉබ්න් මාජාහ්, අබුදාවුද් සහ සෙසු අය සටහන් කර ඇත.)

වුදු (දෝවනය) කල යුත්තේ කෙසේද?

පලමුව තම ශරීරයේ ඇති අපවිත්‍රතාවය ඉවත් කර ගැනීමට ඉටු කරන චේතනාව හදවතින් ඇති කර ගෙන පවසන්න. පසුව.

بِسْمِ اللّٰهِ

(බිස්මිල්ලාහ්, අල්ලාහ්ගේ නාමයෙනි).

ඊළග පිටු දෙකෙහි ඇති අදියර 8 අනුගමනය කරන්න.





1

තුන් වරක් අත් දෙක මැණික් කටුව තෙක් සෝදන්න. වැලමිවේ සෑම තැනම වතුරෙන් සේදෙන්නේදැයි යුතුසුලු වන්න, ඇඟිළි පුරක් අතරද සමග.



2

දකුණත භාවිත කර වතුර ගෙන මුඛයට දා මුලුමනින්ම ගැඹුරට වෙන්න ගර ගර ගා සෝදන්න. මෙය තුන් වතාවක් ඉටු කරන්න.



3

නවත දකුණත භාවිතයෙන් වතුර නහය උඩට ගෙන නාස්පුඩු හැකිතරම් සුද්ද කරන්න. වම් අතින් සොටු ආදිය පිසදමන්න. මෙය තුන් වතාවක් ඉටු කරන්න.



4

අත් දෙකම භාවිතයෙන් තුන් වතාවක් මුහුණ නළලේ සිට නිකට තෙක් පිසදැමීම අත්ල කන්දෙකෙහිම වදින සේ පළල් කර සෝදන්න.





5

තුන් වතාවක් බාහුව වැලමිට තෙක් ඉහළටම සෝදන්න. ඇඟිළි පුරක් අතරද, සෙසු පෙදෙස්ද වැසෙන සේ සේදී ඇත්දැයි විපරම් කරන්න. දකුණින් පටන් ගෙන වමතට යන්න.



6

තෙමු අත්වලින් හිස ඉදිරිපස සිට පිටුපසට එක් වතාවක් පිසින්න.



7

තෙත් වූ අත්වලින් ඔබේ කන් දෙක ඇතුළු පිසින්න. එසැණින්ම කන්වල පිටුපසද, මහපට ඇඟිල්ල යොදා ගෙන පිසින්න. මෙය වතාවක් පමණක් කරන්න



8

පය වලලුකර සහිතව තෙවරක් ඇඟිළි අතරත් යටිපතුලත් සුපරික්ෂාකාරීව සෝදන්න. දකුණු පය පළමුවෙන් හා වම පය දෙවනුව.



මෙම විධි අටම වුදු දෝවන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නේය. මේ මොහොතේ ඔබට පහත ප්‍රාර්ථනාව කිව හැක.

أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ
اللَّهُمَّ اجْعَلْنِي مِنَ التَّوَابِينَ وَاجْعَلْنِي مِنَ الْمُتَطَهِّرِينَ

අශ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාන් වඅශ්හදු අන්ත මුහම්මදුන් රසූලුල්ලාන්. අල්ලාහුම්මජ අල්නී මිනන් තව්වාබින් වජඅලනී මිනල් මුනතන්හිරිත්.

අල්ලාන් හැර නැමදීමට යෝග්‍යය වෙන කිසිවෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. මුහම්මද් නබි (සල්) තුමාණෝ ඔහුගේ දුතයාණෝය. ඔි අල්ලාන් නිරන්තරයෙන් පවි ක්ෂමා කරගන්නා හා සුවිශුද්ධ කරන අය අතරට මාවද පත් කරනු මැනව.

දෝවනයෙහි වැදගත් කරුණු.

1. පවිත් කලයුතුව තිබෙන අවශ්‍ය කොටස් වලට වතුර පැතිරෙනවා දැයි නිසැකව දැන ගන්න. ශරීරයේ කොටස් තුන් වතාවට වඩා සේදීමෙන් වතුර අපතේ යෑම වලක්වා ගන්න.
2. කෙනෙකු බාහිර ආලේපන සහිතව වුදු දෝවනය කිරීමේදී එය වලංගු නොවන්නේ සමට හෝ නියපොතු වලට වතුර සේන්දු නොවන හෙයිනි.
3. කෙනෙකුට නොකඩවා යම් තුවාලයකින් හෝ නාස්පුඩු වලින් ලේ ගලන්නේ නම් ඒ තැන් වලින් ලේ ගැලීම නවත්වා වුදු දෝවනය හා යාවිඤ්චා ඉටු කල යුතුය. කාන්තාවකගේ ස්වභාවික ආර්තව වක්රයට අමතරව ලේ වහනයේදී ද මේ මූල ධර්මයම භාවිතා වන්නේය.
4. පිරිසිදු ජලය පමණක් භාවිතයෙන් වුදු දෝවනය ඉටු කල යුතුය. පයිප්ප වතුර, වැහි වතුර, ගංගා ජලය, ළිං වතුර, උල්පත් වතුර, මුහුදු ජලය, හිම සහ ගල් වැසි වතුර වේ. සබන්, කහ, මල් සහ එවැනි දෑ මිශ්ර කළ වතුරද දෝවනයට සුදුසුය.
5. අපද්රවීය අඩංගු වතුර යොදා දෝවනය, යම් පදාර්ථ වලින් කෙලෙසුනු ජලයෙන් හෝ දුර්වර්ණ වූ පැහැය, රසය හා සුවද වෙනස් කල වතුර යොදා ගෙන දෝවනය සිදු කල නොහැක.



2. නයම්මුම් (වියළි දෝවනය)

කාසික අපවිත්‍රතාවයන්ද, චාරිත්‍ර ක්‍රම වල අපවිත්‍ර තාවයන්ද පිරිසිදු පස් (වැලි හෝ දූවිලි) භාවිතයෙන් කෙරෙන පවිත්‍රීකරණය නයම්මුම් වේ. නයම්මුම් කරනුයේ පහත සඳහන් තත්වයන් පවතින විටය.

a. ජලය නොමැති අවස්ථාවල, අල්ලාහ් කූර්ආණයේ පවසනුයේ :

وَإِنْ كُنْتُمْ مَرَضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَمَسْتُمُ
النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوْهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ
اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

නවද ඔබ අසනීප වී හෝ ගමනක යෙදී සිටී නම් හෝ ඔබගෙන් එක් අයෙකු නමාට සහනයක් ලබා දෙන ස්ථානයෙන් පැමිණියේ නම් හෝ ඔබ කාන්තාවන් (ලිංගිකව) සම්බන්ධ කර ගෙන ජලය සොයා නොගත්තේ නම්, පිරිසිදු පොළොවක් සොයාගෙන ඔබේ මුහුණ සහ දෑත් පිස දමන්න. නියත වශයෙන්ම අල්ලාහ් සමාව හා සමාව දෙන තැනැත්තෙකි. (අල් කූර්ආණය 4:43)

b. අධික සීතල වතුර භාවිතයට නොහැකි වීම රෝගය උග්රවීම හේතුවෙන් හෝ එය සුවය ලැබීමට ප්රමාදවීමෙන් හෝ සෙසු දෑ නිසා .

c. ප්යෝජනයට ඇති ජලය පානයට අවශ්ය වූ විට.



තයම්මුම් ඉටුකිරීම සදහා අරමුණු කොට ආරම්භ කල පසුව බිස්මිල්ලාහ් කියා පහත සදහන් අදියර 2 අනුගමනය කරන්න.

1. අදියර : ඔබේ දෙඅත්හි අත්ලෙන් පිරිසිදු වැලි ගෙන ගසා බුරුල් පස මදක් සොලවා පසුව ඔබ දෝවනයෙහි මෙන් මුණ පිස දමන්න.



2. අදියර : නැවත පිරිසිදු වැලි ඔබේ දෙඅත්ලෙන් ගෙන ගසා, පස බුරුල් කර පසුව වම් අත්ලෙන් දකුණු අතෙහි ඇඟිලි තුඩු සිට මැණික් කටුව තෙක් පිටු පසින් පිස දමන්න. පසුව දකුණු අත්ලෙන් වම් අතේ ඇඟිලි තුඩු සිට මැණික් කටුව තෙක් පිටුපසින් පිස දමන්න.



චූද්‍ර පිළිබඳ හදිසි

عَنْ ابْنِ عُمَرَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ
 قَالَ: مَنْ تَوَضَّأَ عَلَى طَهْرٍ كَتَبَ اللهُ لَهُ بِهِ عَشْرَ حَسَنَاتٍ

ඉබ්න් උමර්ගේ කථනයෙහි විස්තර කර ඇති පරිදි නබිතුමානෝ පවසා ඇත්තේ “කවුරුන් හෝ චූද්‍ර ඉටු කර පවිත්‍ර අවස්ථාවක සිටිද අල්ලාහ් කුසල් දහයක වටිනාකමක් ලියන්නේ” ය යනුවෙනි.

(අත් නිර්මිදි හි සටහන් මගින්)

حَدَّثَنَا عَمْرُ بْنُ سَعِيدٍ بْنُ الْعَاصِ، قَالَ كُنْتُ عِنْدَ
 عُمَانَ فَدَعَا بِطَهْرٍ فَقَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى
 اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ ” مَا مِنْ أَمْرٍ مُسْلِمٍ تَحَضَّرَهُ
 صَلَاةٌ مَكْتُوبَةٌ فَيُحْسِنُ وُضُوءَهَا وَحُشَّوْهَا وَرُكُوعَهَا
 إِلَّا كَانَتْ كَفَّارَةً لِمَا قَبْلَهَا مِنَ الذُّنُوبِ مَا لَمْ يُؤْتِ
 كَبِيرَةً وَذَلِكَ الدَّهْرُ كُلُّهُ “.

අමර් ඉබ්න් සෙයිද් ඉබ්න් අල් අස් වාර්ථාවූ පරිදි : මා උන්මාන් සමග සිටින විට චූද්‍ර වතුර උදෙසා කතා කර පැවසුවේ : අල්ලාහ්ගේ දූතයාණන් පහන සදහන් දැකී වග ඇසුනි: යාවිඤා කිරීමට නියමිත වේලාව ආවිට මුස්ලිම්වරයෙකු හොදින් චූද්‍ර කර, විනිතව, හිස නමා සලාතය ඉටු කරන විට අතීතයේ කල පාප ක්‍රියාවන් දුරුවේ යන්නයි. එනම් මහා පව් වලින් මිදී සිටීමේදීය. තවද මෙය සැමවිටම අදාල වේ.

(මුස්ලිම් විසින් සටහන් කර ඇත)

رَأَى رَسُولُ اللَّهِ - صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - رَجُلًا يَتَوَضَّأُ
 فَقَالَ ” لَا تُسْرِفْ لِأَنَّكَ تُسْرِفُ “

“එක් මිනිසෙකු චූද්‍ර දෝවනය කරන විලාශය දැක නබිතුමාණෝ ප්‍රමාණය ඉක්මවා නොයන්නැයි පැවසූහ (ඡලය පරිහරණය කිරීමේදී).”

(ඉබ්න් මාජාහ් සටහන් කල පරිදි)



3. වුදු අවලංගු වන ක්රියාවන්

කෙනෙකු වුදු සමග සිටින විට ඔහු අල්ලාහ් ඉදිරියේ යාවිඤා කිරීමට කායිකව පවිත්‍රව සිටින්නේය. පහත සඳහන් ක්‍රියාවන් මෙම කායික පවිත්‍රතා අවස්ථා නිෂ්ඵල කරන අතර එහෙයින් වුදු දෝවනය අළුත් කිරීම අවශ්‍ය වන්නේය.

1. රහස් අංග වලින් බහිස්ථාවය කිරීම (මුත්ර, අසුචි, වායු, ශුක්ර සහ පුරස්ථික ග්රන්ථිවල ද්රව්යයන්
2. සිහිය නැති කරන නින්දය.
3. කුමන කරුණකට හෝ සිහිය නැති වීම.
4. ආවරණයක් නැතිව රහස් අංග ඇල්ලීම.
5. අපවිත්ර දෑ ඇල්ලීම (නජාසා, 2 පරිච්ඡේදය, 1 කරුණ බලන්න)
6. ලේ ගැලීම (එසේ වුවත් වුදුහි අවශ්ය කරුණු ඉහත සි විෂය අංකය බලන්න)
7. වමනය සහ වේගයෙන් බැහැර කිරීම
8. ඉස්ලාමය තහනම් කර ඇති ඕනෑම ක්රියාවක නියැළීම. (කේලම්, බොරුකීම, නිෂ්ඵල කලා) ආදියයි.



4 පරිච්ඡේදය - සලාත් (යාවිඤ්චාව)

මෙම පරිච්ඡේදය සිව් අදියරයකින් යුක්තය. 1. සලාත් ක්‍රම 2. සලාතයේ වේලාවන් 3. සලාතය කෙසේ ඉටුකල යුතුද සහ 4. සලාතය අවලංගු කරන ක්‍රියා.

1. සලාත් වර්ග

ඉස්ලාමීය සලාතය (යාවිඤ්චාව) පහත සදහන් ඉරියව් වලින් සම්බන්ධ වී ඇත.



සිටගෙන සිටීම, නැමීම එක කාල ක්‍රමයකදී දෙවරක් පසඟ පිහිටුවා වැදීම, හෝ අරාබියෙන් රකා. විවිධාකාර සලාතයන් ඇති අතර ඒවායෙහි රකා විවිධ ගනන් වලින් යුක්තය. නොයෙක් මාදිලියේ සලාතයන් හා එහි රකා ගනන පහත ලැයිස්තුවේ සදහන් වේ.



අත්‍යාවශ්‍ය දෛනික සලාතයන්

	සලාත	රකආ
1	අලුයම සලාතය (ෆජර්)	2
2	දිවා සලාතය (දුහර්)	4
3	සවස් කාලයේ සලාතය (අසර්)	4
4	සැදූ භාගයේ සලාතය (මෛර්බි)	3
5	රාත්‍රී සලාතය (ඉෂා)	4
6	සිකුරාදා සලාතය	2

නිර්දේශිත සලාත (සුනාත්)

	සලාත	රකආ
1	ෆජර්ට පෙර	2
2	දුහර් වලට පසු	2
3	මෛර්බයට පසු	2
4	ඉෂාවට පසු	2
5	අල් විතර් (ඉෂාවට පසු)	3

සටහන්:

1. අල් විතර් සලාතය, ඉෂා සලාතයෙන් පසුව ඉටු කරනුයේය. අළුයම උදා වීමට පෙර ඕනෑම වේලාවක කෙනෙකුට මෙය ඉටු කල හැක. (උදාහරණ ෆජර් සලාතයේ ඇරඹීමට පෙර).
2. සිකුරාදා සලාතය දිවා දුහර් සලාතය හිලවී කරන අතර, සෑම ප්රදේශයකම නිවෙස් වල පිරමින්ට මෙය අනිවාර්ය කර ඇත. එම නිසා යම් කෙනෙකු මෙය අතපසු කල පසු දුහර් (දිවා) සලාතය ඉටු කල යුතුය. කාන්තාවන් අසනීප අවස්ථාවල හෝ ගමනක යෙදෙන විට සිකුරාදා සලාතය අනිවාර්ය කර නැත. උදා: ඔවුනට සාමාන්ය දුහර් සලාතය ඉටුකල හැක. සිකුරාදා සලාතය ධර්ම දේශණයකින් (කුතුබා) ආරම්භ වන අතර පසුව රක ආ දෙකකින් සිකුරාදා සලාතය ඉටු කල යුතුය. සමූහ සලාතයක් ලෙස ඉටු කල යුතු අතර මනාපයක් ලෙස රකආ දෙකකින් අනුගමනය කල හැක.
3. රමදානයේ තරාවීහ් සලාතය මෙන් සෙසු සලාත ඇති අතර, ඊද් සලාත, අවමංගල සලාත (මෙයනයට) හා සෙසු ලෙසද තිබේ. සලාතය පිළිබද සෙසු ග්රන්ථ වල මේවා ගැන වැඩි විස්තර දැනගත හැක.



2. සලාතයේ කාල වේලාවන්

අනිවාර්ය, දෛනික පස්වේල් සලාතයන් පහත සඳහන් ලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ ඒ ඒ වේලාවන්හිදී ඉටුකළ යුතුය.

අළුසම සලාතය (ෆජර්)	අළුසම උදාවීමත් සමගම හිරු උදාවීමට පෙර තෙක්
දිවා සලාතය (දුහර්)	අහස් මුදුනට හිරු ඉකුත් වීමත් සමගම, අසර් සලාතයට පෙර
සවස් කාලයේ සලාතය (අසර්)	යම් වස්තුවක ඡායාවේ දිග, එම වස්තුවේ දිගටම සමානව තිබෙන මොහොතේ සිට හිරු බසින තෙක් කාලය
සෑදෑ යාමයේ සලාතය (මෑර්බි)	හිරු බැස යාමත් සමගම එය නොපෙනී යන තෙක්
රාත්‍රී සලාතය (ඉෂා)	ගොම්මත් වෙලාව මැකීයාමත් සමගම රාත්‍රී මැද තෙක්

සියලු මස්ජිද් වල සලාතයේ කාලසටහන් තබා ඇත. තවදුරටත් ජංගම දුරකථන වල එනම් ඇතරොයිඩ් හා අයිඕඑස් හි සියලුම නගරවලට අනුව කාලසටහන් යොදා ඇත.

පහත කාලයන්හි සලාතය කිරීමට අවසර නැත.

1. ඉර උදාවන මොහොතේ උදා: ඉර උදාවීමත් සමගම එනම් ක්ෂිතිජයට ඉහලින් සම්පූර්ණයෙන් උදා වූ මොහොතේ.
2. ඉර අහස් මුදුනේ තිබෙන විට (උදා: හරියටම ඉහ උඩින් බටහිරට ඇලවෙන තෙක්).
3. ඉර බසින මොහොතේ (උදා: හිරු බැසීමට පටන් ගන්නා මොහොතේ සිට ක්ෂිතිජයට උඩින් හිරු සම්පූර්ණයෙන් අතුරුදහන් වන තෙක්).

පහත දැක්වෙන අවස්ථා වලද සලාතය කිරීම පිළිනොගන්නේය.

- a. ෆජර් (අලුසම) සලාතය යමෙකු ඉටු කළ පසු සම්පූර්ණයෙන් හිරු උදාවන තෙක් (අත්යාවශ්ය අවමංගල සලාතය හැර).
- b. කෙනෙකු අසර් සලාතය ඉටුකළ පසු ඉර බසින තෙක් (අත්යාවශ්ය අවමංගල සලාතය හැර).



3 සලාතය කෙසේ ඉටුකල යුතුද?

නව වන පරිච්ඡේදයේ, දෛනික පස්වේල් සලාත හා වෛකල්පික සලාත පිළිබඳ ක්‍රියාවන් පෙන්වා දී ඇත. සියලුම සලාතයන් ඉටුකල යුත්තේ මක්කාවෙහි කෑබතුල්ලා ප්‍රධාන දිශාවට මුහුණලාය. කෑබාව දෙසට තිබෙන මෙම ප්‍රධාන දිශාව කබ්ලාව නමින් හැඳින්වේ. අංගම දුරකථන වල උපාංග මත ඇත්වොයිඩ් හා අයිඕඑස් මගින් ඕනෑම ස්ථාන නිශ්චනයක් ලද හැකිය.

4 සලාතය අවලංගු කරන ක්‍රියාවන්

සලාතය අවලංගු කරන ක්‍රියාවල පදාර්ථ 2 ක් තිබේ. ඒ) මනසේ ස්වභාවය අනුව ක්‍රියාවන් බී) ශාරීරික ක්‍රියාවන්.

ඒ. මනසේ ස්වභාවය අනුව ක්‍රියාවන් අදාලව පවතී

1. සලාතය අතරතුර එහි අරමුණ වෙනස් කිරීම. උදා: ලෙස අනිවාර්ය සලාතයක් විකල්ප සලාතයකට මාරු කිරීම.
2. ක්ෂණික නින්ද (අඩනින්ද) හෝ ක්ලාන්තය නිසා සිහිය වදවීම. මනස නිසිසේ ඉදිරිපත් වීම සලාතයේ පූර්ව කොන්දේසියක් වීම මෙයට හේතුවයි.
3. යාවකාවට අදාල නොමැති සිද්ධීන් ගෙන් මනස අධික ලෙස හා ඉතා ඕනෑකමින් සිත යොමුව තිබීම.



බී. කායික ක්‍රියාවන්

- ▶ පහත සදහන් අත්‍යවශ්‍ය සලාතයේ ක්‍රියාවන් ගෙන් යමක් (හෝ කුළුණු) මග හැරියාම:
 1. චේතනාව (නීය)
 2. සිටගැනීම (කියාමි)
 3. තක්බිරල් ඉන්රාමි (සලාතයේ පළමුව අල්ලාහු අක්බර් කීම)
 4. සැලකිලිමත් බව (මනස ඉදිරියේ)
 5. අල්ගානිහා සෑම රක ආ හිදී පාරායනය කිරීම
 6. නැමීම (රුකු)
 7. නළල බිම තබා වැදීම (සුජුද්)
 8. වාඩිවීම (තෂාහුද්)
 9. අන්තස්ලීම්. (අවසානයේ අස්සලාමු අලෙයිකුම්) වරන්මතුල්ලාහ් ශී පැවසීම

- ▶ යාච්ඤා කිරීමේදී කෑම හෝ බීම
- ▶ යාච්ඤා වට අදාල නැති දේවල් කලාකිරීම.
- ▶ යාච්ඤා වේදී සිනාසීම (ස්වේඡාවෙන්) සහ හඩනගා සිනාසීම.
- ▶ යාච්ඤා වට අදාල නොමැති නිරන්තර සෙලවීම.
- ▶ වුදු කඩකරණ ඕනෑම ක්‍රියාවන්.



5 පරිච්ඡේදය සමූහ සලාතය

(4 වන හා 9 වන පරිච්ඡේදයන් නිමකල පසු මෙම ඡේදය කියවන්න.)

ඒ. සමූහ සලාතයේ හා පුද්ගලික සලාතය අතර වෙනස්කම:

1. තනිව යාවිඤා කිරීමේදී (උදා: පුද්ගලිකව) ඔබ ඉබාමා (9 වන ඡේදයේ සදහන් පරිදි) පාරායනා කල යුතුයි. සාමූහික යාවිඤා වේදී, මුද්දිත් සියල්ලන් වෙනුවෙන් ඉබාමා කියන්නේය. (කාන්තාවන් සියලුම යාවිඤා වන්වල ඉබාමා කියන්නේ නැත)
2. තනිව යාවිඤා කිරීමේදී සියල්ල පාරායන කරනුයේ නිශ්ශබ්දවයි. එකක් වුවද සමූහ සලාතයේදී පහත සදහන් දෑ ඉමාම් හඬ නගා කියනු ඇසිය හැකිය.
 - a. ආරම්භක අල්ලාහු අක්බර් (තක්බිරුල් ඉහ්රාම් අරාබියෙන්).
 - b. පළමුවෙනි රකඅන් දෙකෙහිදී අල් ෆාතිහා පාරායනය (දුහර් හා අසර් සලාතයන් හැර හේතුව මේවා නිශ්ශබ්දව පාරායනා කල යුතු නිසාය).
 - c. පලවන රක අන් දෙකෙහිදී අල් ෆාතිහාවට පසු සූරා දෙකක් (යාවිඤා වන්ට අවශ්‍ය වන පරිදි) පාරායන කල යුතුයි.
 - d. නැමදීමේදීද, හිස බිම තබා නැමදීමේදීද, වාඩිවන අවස්ථාවේදීද සිට ගන්නා විටදීද අල්ලාහු අක්බර් කීම.
 - e. නැමී සිට නැගිටීමේදී සම්අල්ලාහු ලීමන් හමිදා යැයි කීම.
 - f. ඉමාම් සලාතය අවසන් කරන විට අස්සලාමු අලෙයේකුම් වරන්මතුලාහ් යැයි කීම.

ඉමාම් කියන දෑ ඔබ නිශ්ශබ්දව කියන්න. “ඉ” කොටස හැර සෙසු සූරාවන් නිශ්ශබ්දව අසා සිටින්න හා “උ” කොටසේ ඉමාම් කියන දෑ නොකියා නැගී සිටිය පසු රබ්බනා ලකල් හමිද් යැයි පවසන්න.

3. ඔබ තනිව යාවිඤා කරන විටදී සූරා ෆාතිහාව අනිත් සූරාව නිශ්ශබ්දව කීමට නියම වේ. සමූහ සලාතයේදී සූරා ෆාතිහාව පමණක් නිශ්ශබ්දව පාරායනය කොට ඉමාම් පාරායනය කරන සූරාවට ඇහුම්කන් දෙන්න.

බී. සමූහ සලාතයට සම්බන්ධ විය හැක්කේ කෙසේද?

ඔබ ප්‍රමාද වී සමූහ සලාතයට ආවට හා එය කලින් ආරම්භ කොට ඇත්නම්, ඔබට එය සමග එකතුවී අත්හැරුණු සලාතයන්, ඉමාම් අස්සලාමු අලෙයිකුම් වරන්මතුල්ලාහ් කියා අවසන් වූ පසු ඉටුකර ගත හැක. පහත උදාහරණ දෙක සමූහ සලාතය කෙසේ ඉටුකල යුත්තේ ද යන්න පැහැදිලි කරන්නේය.

1 වන උදාහරණය

ඉෂා යාවීඤා වෙහි ඔබට ලැබුණේ ඉමාම් පාරායනය කරනුයේ දෙවන රක ආ හි ෆාතිහාව නම් පහත සදහන් ලෙස යාවීඤා වට එකතු වන්න.

1. තව්ජීහ් පාරායනය කරන්න
2. අල්ලාහු අක්බර් පවසන්න
3. අදදුබිල්ලාහි මිනෂ්ෂෙයිතාන්තිර් රජීම් යැයි පවසන්න.
4. අල්ෆාතිහාව ඉමාම් අනුගමනය කරමින් පවසන්න
5. අල්ෆාතිහාවෙන් පසු ඉමාම් කියන සුරාවට ඇහුම්කන් දෙන්න.
6. යාවීඤා වේ අවසන් කොටස තෙක් ඉමාම්ව අනුගමනය කරන්න.
7. ඉමාම් යාවීඤා ව අවසන් කල පසු අල්ලාහු අක්බර් නොකියා නැගී සිටින්න.
8. අල්ෆාතිහාව හා සුරාව කියන්න
9. නැමීම හා හිස බිම තබා නැමදීමේ ක්රියාව හා පසුව සිටගැනීම ඉටු කරන්න.
10. මේ අවස්ථාවේ ඔබ සම්බන්ධවූ සලාතයේ ස්ථානයට පැමිණ ඇත.
11. අල්ලාහු අක්බර් නොකියා වාඩි වෙන්න
12. අස්සලාමු අලෙයිකුම් වරන්මතුල්ලා යැයි පවසා යාවීඤා ව අවසන් කරන්න.

2 උදාහරණය

දුහර් සලාතයේ ඔබ ඉමාම් පලමු වන ඉදුමේ සිටින මොහොත ලැබුණොත් පහත සදහන් ලෙස සම්බන්ද වෙන්න.:

1. තව්ජීහ් පාරායනා කරන්න.
2. අල්ලාහු අක්බර් කියන්න.



3. අදාළ බිල්ලාහි මිනිස් ෂෙයිතානි රීරජීම් යැයි පවසන්න
4. යාවිඤා ව ඉමාම් අවසන් කරන තෙක් වාඩිවී සිට අනුගමනය කරන්න
5. ඉමාම් යාවිඤා ව අවසන් කල පසු අල්ලාහු අක්බර් යැයි පවසා නැගී සිටින්න.
6. අල් ෆාතිහාව පාරායනය කර නැමී, හිස බිම තබා නැමදීම කර හා නැගිට සිටින්න. මෙය 1 වන රකාඅත යයි.
7. අල් ෆාතිහාව කියා නැමී සිට නළල බිම තබා නැමදීම කර වාඩිවෙන්න. (මෙය 2 වන රකාඅත යයි)
8. මේ මොහොත ඔබ යාවිඤා වට සම්බන්ධ ස්ථානයයි.
9. ඔබ යාවිඤා වට සම්බන්ධ වූ මොහොතේ තහීයනය පාරායනය කිරීමට පිරිමසා ගත්තේ නම් අස්සලාමු අලෙයිකුම් වරප්මතුල්ලාහ් යැයි පවසා යාවිඤාව අවසන් කරන්න. පලමුවන තහීයනය සම්බන්ධ වන විට කීමට අතපසු වූයේ නම් එය පාරායනය කර යාවිඤා ව අවසන් කරන්න.

ඉහත උදාහරණ වල පෙන්වා දී ඇති පරිදි අතපසු වූ සලාතයන්හි කොටස් ඉටුකර ඕනෑම අවස්ථාවක සමූහ සලාතයට සම්බන්ධ විය හැක. ප්‍රධාන කරුණ වනුයේ ඉමාම් සමග සලාතය ඉටුකර අතපසු වූ කොටස් ඔහු අවසන් කල පසු නැවත කිරීමයි.



සමූහ සලාතයන් පිළිබඳ සලාතයන්

قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
 مَنْ صَلَّى الْعِشَاءَ فِي جَمَاعَةٍ فَكَأَنَّمَا قَامَ نِصْفَ
 اللَّيْلِ وَمَنْ صَلَّى الصُّبْحَ فِي جَمَاعَةٍ فَكَأَنَّمَا صَلَّى
 اللَّيْلَ كُلَّهُ

අල්ලාහ්ගේ දූතයාණන් පැවසූ වගනම් කෙනෙකු ඉෂා සලාතයට සමූහ සලාතයට අනුකූලව ඉටු කලේ නම් එය මධ්‍යම රාත්‍රියේ යාඥාවන් ඉටු කිරීමට සමාන ලෙසත් උදෑසන සලාතය සමූහ සලාතය ලෙස ඉටු කලේ නම් සම්පූර්ණ රාත්‍රියේම යාඥාව ඉටු කලා මෙනි.

(අන් තීර්මදීහි මුස්ලිම් විසින් සටහන් කර ඇත)

عَنْ عُمَانَ بْنِ عَفَّانَ، قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ تَوَضَّأَ لِلصَّلَاةِ فَاسْتَبَعِ الْوُضُوءَ ثُمَّ مَشَى إِلَى الصَّلَاةِ الْمُكْتَوِبَةِ فَصَلَّاهَا مَعَ النَّاسِ أَوْ مَعَ الْجَمَاعَةِ أَوْ فِي الْمَسْجِدِ غُفِرَ اللَّهُ لَهُ ذُنُوبُهُ »

එහි විස්තර වන පරිදි උන්මාන් ඉබ්න් අෆෆාන් කීවේ අල්ලාහ්ගේ දූතයාණන් (ඔහුට ශාන්තිය හා සමාදානය හිමි වේවා) කවරෙකු හෝ නිසි ලෙස වුදු දෝවනය සිදුකොට නියමිත යාවිඤාව ඉටුකිරීමට ගමන් කරන්නේද, හෝ සමූහ සලාතයක් ලෙස හෝ මස්ජිදයේ හෝ ඉටු කරන්නේද, අල්ලාහ් ඔහුට සමාව දී ඔහුගේ පවද ක්ෂමා කරන බව මට ඇසුණි.

(අන් නසායි සටහන් වී ඇත)



6 පරිච්ඡේදය - කාන්තාවන්ට අදාළ විෂයන්

කාන්තා හා පිරිමි දෙපලටම පොදුවූ තහාරා (පවිත්‍රීකරණය) සහ සලාත (යාච්ඤා) විෂයන්ට අදාළ කරුණු මෙම ග්‍රන්ථයේ විවිධ අංශයන්හි මේ වන විටත් ආවරණය කර ඇත. මෙම අදියරයේ කාන්තාවන්ට විශේෂිතවූ කරුණු අමතන්නේය.

1. කාන්තාවන් ඔවුන්ගේ ඔසප් වීමේ අවධියේදී හෝ පශ්චාත් ප්රසූතියෙන් ලේ වහනය වන අවධියේදී සලාත් (හෝ) උපවාසයේ යෙදීම නියම කර නැත.
2. මාසික ශුද්ධිය අවසානයේදී හෝ පශ්චාත් ප්රසූතිය අවසානයේදී පමණක් නොව මේ කාල දෙකෙහිම අවසානයට පෙර වුවද අපිරිසිදු වීම අවසන් බවට සලකුණු තහවුරු වේනම් තහාරා හෙවත් චාරිත්රානුකූල ස්නානය ඉටු කල යුතුය.
3. කාන්තාවක් (තහාරා) හෙවත් පවිත්රතාවය නැවත ලද පසු මාසික ශුද්ධිය හා පශ්චාත් ප්රසූත කාල වලදී අතපසුවූ යාච්ඤා වන් ඉටුකිරීම අවශ්ය නොවේ.
4. ලේ වහනය සිදුවන බවට සලකුණු ලබන්නේ දින 3-10 දක්වා වුවද දින 3 කට වඩා අඩු වූයේ නම් මාසික ශුද්ධිය ලෙස එය සලකන්නේ නැත. කෙතෙකු චාරිත්රානුකූල ස්නානය කර අතපසුවූ සලාතයන් ඉටුකල යුතුය.
5. මාසික සුද්දි කාලය එක් එක් පුද්ගලයින් අනුව වෙනස් වේ. මෙහි කාලය ගතනය කරනුයේ එය පටන් ගන්නා පැයේ සිට ඊළඟ දිනයේ උදේ 9 ට පටන් ගන්නේ නම්, ඊළඟ දිනයේ උදේ 9 ට අවසන් සේ ගතත් ගැනේ.
6. කෙතෙකු මාසික ශුද්ධියේ අවසාන සලකුණ වන වියළි බව හෝ සුදු කිරි වැනි පිටවීමක් දකින විට චාරිත්රානුකූල ස්නානය සිදු කොට සලාතය ඉටුකිරීම නැවත පටන් ගත යුතුය.
7. මාසික ශුද්ධිය දින 10 ට වඩා ඉක්ම වනවා නම් හෝ පශ්චාත් මාසික ශුද්ධිය දින 40ට වඩා ඉක්මවෙන්නේ නම් කාන්තාවක් චාරිත්රානුකූල ස්නානය සිදු කොට යාච්ඤා කිරීමට පටන් ගත යුතුය.
8. සනාථ වූ හා ක්රමවත් මාසික ශුද්ධියක් ඇති කාන්තාවකගේ ලේ වහනය සාමාන්ය අවධියට වඩා පැවතේ නම් දින දෙකට (පැය 48) හෝ දිනකට (පැය 24) නවදුරටත් ඇත්නම් චාරිත්රානුකූල ස්නානය පමා කල යුතුය. උදාහරණයක් ලෙස කාන්තාවකගේ නියම කාලය දින 6 ක් නම් ඇයගේ චාරිත්රානුකූල ස්නානය අවසාන දිනය වන අටවන දිනයේ ගත යුතුය. ලේ වහනය වැඩිපුර සිදු වුවහොත් හා හත්වන දිනය අවසානයේදී ලේ වහනය වැඩිදුරටත් පවතී නම් හා අක්රමවත්ව පවතින අයට හා ආරම්භකයින්ට දින 10 රීතිය (ඉහත කරුණු 7ට) අදාල වේ.



9. මාසික ශුද්ධියට ප්‍රථම පිටවන දෑ මාසික ශුද්ධිය ලෙස නොසැලකේ.
10. මාසික ශුද්ධිය නැවතුන පසු පිටවන දෑ මාසික ශුද්ධිය ලෙස පැය 24 කට සලකුණු ඇත. පැය 24 කට පසු එම සලකුණු නැති වේ නම් චාරිත් රාත්‍රකුල ස්නානය ඉටුකර ගත යුතුය.
11. බාල වයස්කරුවන්ගේ (ලූන කැලැන්ඩරයට අනුව අවුරුදු 8 ½) සහ ආර්තවභාවයේ කලින්ම නිබෙන අයගේ ලේ වහනය පිලිබඳ අත්දැකීම් මාසික ශුද්ධියේ ලේ වහනය ලෙස ගනන් නොගනේ. චාරිත් රාත්‍රකුල ස්නානය ඉටුකර යාච්ඤා වන් පැවැත්වීම කලයුතු නොවේ.
12. මාසික ශුද්ධියෙන් පසුව හෝ පශ්චාත් ප්‍රසූතියේ ලේ වහනයෙන් පසුව කාන්තාවන් තම කෙස්වැටිය ලිහා සම්පූර්ණයෙන් සේදෙන පරිදි ස්නානය කල යුතුය. සංසර්ගයේ යෙදීමෙන් පසු මෙසේ හිස කෙස් ලිහා දැමීමට වුවමනා නැත. හිස් කඹලේ ශීර්ෂ වර්මය තෙමෙන පරිදින් කෙස් කළඹ හොදින් වතුර වැදී සේදෙන පරිදි ඉටු කිරීම ප්‍රමාණවත්ය.
13. මස්ඒදයේ සමූහ සලාත් වලට කාන්තාවන්ට සහභාගී විය හැක. එසේ වුවද නඛිතායක (සල්) තුමාණෝ (ඔහුට ගාන්තිය හා සමාදානය හිමි වේවා) පැවසූ පරිදි කාන්තාවන් යාච්ඤා වන් තම නිවසේ කිරීමෙන් මහත් කුසලතා ඇති බවත් සමූහ සලාතයට යෑමේදී අදාල ඇඳුමෙන් සැරසී විලාසිතාවන්ගෙන් තොරව යායුතුය.



**7 පරිච්ඡේදය සලාතයේ වෙනස්වීම, ඉස්ලාමයේ නීතිරීති,
පල්ලිවල සම්ප්‍රදායන් හා අර්ථකථන අනුව**

ඉස්ලාමීය නීතිද සිරිත් විරිත්ද වන්දනාමානද මූලාරම්භ වනුයේ කුර්ආණ් සහ දෙවියන්ගේ අන්තිම දූතයා වන මුහම්මද් (සල්) (ඔහුට ශාන්තිය හා සමාදානය හිමිවේවා) තුමාගේ අනුශාසනා අනුවය. ඉස්ලාමීය නීතිවල අර්ථකථන අනුව විවිධ පාසල් ඇත. මෙම විවිධ පාසල් නිකායන් හා මදහබ් ලෙස හැඳින්වුවත් ඉස්ලාමීය සිරිත් විරිත් යාවිඤා වලත් මෙම මූලික නීති වෙනස් නොවන්නේය. කුර්ආණ්ගේ සමහර වාක්‍ය වලද හා නබිතුමාගේ ඉගැන්වීම් වල විවිධ අර්ථ කථන නිසා විශේෂිතවූ විස්තර සමහරක වෙනස්කම් ඇත.

ලෝකයේ සියලු මුස්ලිම්වරුන් හට නියම වී ඇති දෛනික යාවිඤා වත් ඔවුන් පිළිපදින අතර එහි මූලික අවශ්‍යතාවන්ද ශක්තිමත් කරන්නේය. එසේ වුවත් ඉහත හේතූන් නිසා අවශ්‍යතාවයන් වල වෙනස්කම් ඇත. පහත දැක්වෙන්නේ එම වෙනස්කම් සිදුවන සමහර ස්ථානයන්ය.

1. වුදු කිරීම ආරම්භයේ බිස්මිල්ලාහ් කීමේදී.
2. තක්බිරතුල් ඉහ්රාම් පවසන අතරතුර, පෙර හා පසුවත් දෙඅත් එසවීම.
3. තක්බිරතුල් ඉහ්රාමයට පෙර හෝ පසුව තවුජීහ් පැවසීම.
4. සිටගැනීමේදී දෙයක් දෙඅත් හරස්ව නමා ළුම මත තැබීම .
5. දුහර් සහ අසර් සලාතයන්හි පලවන සහ දෙවන රක ආ වලදී සුරාහ් ගානිහාවට පෙර හා පසුව කුර්ආණ්ගේ ඡේද කියවීම.
6. සලාතය (යාවිඤාව) අතරතුර (කුනුන්) හෙවත් ආයාවතා කිරීම
7. ඉමාම් අල් ගානිහාව කීමෙන් පසු ආමින් කීම.

මෙම වෙනස්වීම් යාවිඤා වන්නී නියම තත්වය හෝ අවශ්‍යතාවයන් නිෂ්ඵල නොකරති. අල්ලාහ්ගේ ආඥාවන් පරිදි දෛනික යාවිඤා වන් පවත්වාගෙන යාමත් දෙවියන් කෙරෙහි විඳේඥානය (සවිඥානතාවය) නිසි පිළිවෙළින් පවත්වා ගෙන යාමත්ය අපගේ මූලික කරුණ වී ඇත්තේ සමාජයේ විශ්වාස කල හැකි ප්‍රභවයන් වන කුර්ආණ් සහ අනාගත වක්තෘන්ගේ ඉගැන්වීම් මගින් සනාථ කරන නීති සම්ප්‍රදායන් අනුගමනය කිරීම යෝග්‍යය.



لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ
 وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ ءَامَنَ بِاللَّهِ وَالْيَوْمِ
 الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَءَاتَى الْمَالَ
 عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسْكِينِ وَابْنَ
 السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ
 وَءَاتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا
 وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ
 أُولَئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَئِكَ هُمُ الْمُتَّقُونَ

නැගෙනහිර බටහිර දෙසට ඔබගේ මුහුණ හැරවීම
 ධාර්මිකතාවය නොවන නමුදු අල්ලාහ් ගැන අවසාන දිනය
 ගැන දේවදූතයින් පිළිබඳවද, ග්‍රන්ථ ගැනද, දූතයින්ද, ඔහුට
 තිබෙන ආදරය හේතුවෙන් ඔබේ තත්වයද ඔබේ ඥාතීන්ටද
 අනාථයින්ටද දුප්පතුන්ටද මගීන්ටද වහලුන්ගේ කප්පම් ලෙස
 ඉල්ලන අයටද යාවිඤා වලට ඇති අවල විශ්වාසයද ක්‍රමවත්
 ත්‍යාගශීලීභාවයද ඔබ විසින් කල කොන්ත්‍රාත්තුව ඉටු කර
 ලීමද දුක් වේදනාවන්හිදී දැඩිව සිටීමෙන්ද විපත් හා සංත්‍රාසය
 ඇතිවන සියලු කල්හිදී අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන්
 ධාර්මිකතාවය පවත්වා ගන්නා අයයි විශ්වාසවන්නයින් හා
 අල්ලාහ්ට යටහත් වන අය වනුයේ (කුර්ආණය 2:177)



8 පර්ච්ඡේදය - විවිධ ඵල හා සමාජ චාරිත්‍ර විධි

නිර්දේශ කල ක්‍රියාවන් වනුයේ පහත සදහන් දැය. සලාතය ඉටුකිරීමේ සමාජ චාරිත්‍ර විධි සහ අදාල කාර්යන්.

යාවිඤා වන් සදහා සුදානම

සලාතය ඉටුකිරීමට පෙර අසහනකාරී අවස්ථාවන්ගෙන් මිදී සිටීමට පලමුව වැසිකිලියට ගොස් නම ශරීරයේ හදිසි ක්‍රියාවන්ගෙන් නිදහස් කර ගත යුතුය. මෙය සලාත සාවදානව හා සැලකිලිමත්ව ඉටුකිරීමට ඉවහල් වේ. සලාතය ඉටුකරන විට මූලික අවශ්‍යතා වනුයේ විනීතකම හා සැලකිලිමත් බව අල්ලාහ් (සුබ්හාන) පවසා ඇත.

* قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ * الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ *

**සැබවින්ම සාර්ථක විශ්වාසවන්තයින් වනුයේ
ඔවුන්ගේ යාවිඤා වල විනීතභාවය (කීකරුකම හා
අවධානය) අඩංගුය. (කුර්ආණය 23:1-2)**

ඇදුම් විලාශය

අල්ලාහ් (සුබ්හාන) අප සලාතය ඉටුකරන විට නිසියාකාරව ඇදීමට නියම කර ඇත.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا زِينَتِكُمْ غِنَاكَ كُلِّ مَسْجِدٍ

**මි ආදම්ගේ දරුවෙහි, සියලු මස්ජිදයන්හි ඔබලාගේ
සැරසිලි ගන්න. (උදා: සියලු යාවිඤා වල)**

(කුර්ආණය 7:31).

රහස් අංගයන් (අවුරා) වැසි තිබිය යුතුය. පිරිමින්ගේ අවුරා ලෙස නාබියේ සිට දණහිස දක්වා අර්ථ දක්වා ඇති මුත් කෙනෙකු යාවිඤා කරන විට අල්ලාහ් (සුබ්හාන) ට ගරු බුහුමන් කිරීමට කැප වී ඇති හෙයින් ඔහුගේ ගෞරවයට හා කීර්තියට පාත්‍ර වනසේ සර්ලන හා ඔබින ඇදුම් ඇදිය යුතුය. කාන්තාවන් සියලු ශරීරයම වැසෙන පරිදි යෝග්‍යවද මුහුණ හා දෙඅත් හැරද විය යුතුය. තද, හිර හෝ විනිවිද පෙනෙන ඇදුම් ගැහැනු හා පිරිමි දෙපලටම යෝග්‍ය නොවේ. තවදුරටත් පිරිමින් සියලු අවස්ථා වලදී රන් හෝ සේද ඇදීම අනුමත කර නොමැත.



සාමූහික යාවිඤා

පිරිමින් අනිවාර්ය දෛනික පස්වේල් සලාත කුමන හෝ අත්‍යාවශ්‍ය කරුණකට මිස සාමූහිකව ඉටුකිරීම අවශ්‍යය. උදාහරණ අසනීපයක් තදබල කාලගුණික තත්වයන් කෙනෙකුගේ ජීවිත හානියකට ඇති බිය නිසා, සහ එවැනි දෑ හේතුවෙනි. තනිව යාවිඤා කිරීමට වඩා සාමූහිකව ඉටුකිරීම 27 ගුනයකින් පාරිතෝෂිතය⁶

කාන්තාවන්ට සාමූහිකව යාවිඤා වන් ඉටුකිරීම අත්‍යාවශ්‍ය නොවේ.

වෛකල්පික සලාතයන් [සුන්නන් (තනි) සුන්නන් (බහු)]

වෛකල්පික යාවිඤා වන් හෝ ස්වේච්ඡා යාවිඤා වන් දෛනික පස්වේල් යාවිඤා වන් වලට වඩා ඉටුකරනුයේ, යහපත් ලෙස වැඩිපුර පරිතෝෂිතයන් ලබා ගෙන අල්ලාහිට වඩා සමීප වීමටය. ඒවා සමීපයෙහි තවදුරටත් 4 ඡේදයේ 1 වන කාණ්ඩයේ පහත සඳහන් අමතර වෛකල්පිත යාවිඤා වන් ඇත.

- ▶ මස්ඡේදයට ඇතුළු වූ පසු රකා අ 2 ක් මේ සුන්නාව තනියයතුල් මස්ඡේද ලෙස හෝ මස්ඡේදයට ශුභ ජරාර්ථනා ලෙසද දැක්වේ.
- ▶ රකා අ 2 ක් හෝ 4 ක් ඉර පැමන් සමගම මධියන්තයට පෙර ඉර මුදුන් වීමට ලගාවෙන්ම මෙය දුහා යාවිඤා ව ලෙස හැඳින්වේ.
- ▶ රකා අ 2 ක් හෝ 4 ක් ඉෂා යාවිඤා වට පෙර
- ▶ රකා අ 2 ක් හෝ වැඩිපුර රාත්රී අවසාන භාගයේදී (ඒවා බියාමුල් ලෙයිල් ලෙස දැක්වේ)

වෛකල්පිත යාවිඤා වන් රකා අ 2 ක් ලෙස අනුක්‍රමයකින් ඉටු කරයි. ඒවා මස්ඡේදයේ හෝ ගෙදර හෝ ඕනෑම පෙදෙසක ඉටු කල හැක. කෙසේ වුවද තබනුමාගේ (ඔහුට ශාන්තිය හා සමාදානය හිමිවේවා) නිර්දේශ කර ඇත්තේ සමහර වෛකල්පිත යාවිඤා වන් නිවෙසේ ඉටුකිරීමටය.

ගමනේදී යාවිඤා වන්

ඔබ ගමනේ යෙදී සිටින විට ඔබට අණකර ඇත්තේ කෙටිකිරීමටය. දුහර්, අසර්, ඉෂා වල රකාන් 4, 2 ක් ලෙසත්ය. ෩෪^෪ සහ මෑර්බි සලාතයන් එලෙසමත්ය. ඔබ දුහර් අසර් හා ඉෂා කෙටි කරන විට ඔබ ඉටුකරනුයේ පළවන රකාඅ 2 ක පමණය. පසුව සම්පූර්ණ තනියනය පාරායනය කරන්න.

⁶ මෙම අනාගතය හෙළිකරන කියමන් සටහන් කර ඇත්තේ අර් රබ්, ඉබන් බුහාර්, ඉබන් මාජාන් සහ සෙසු දෑ වලිනි.



එසේම කෙටි කල දුහර් සලාතය ඔබට අසර් සමග පිළිවෙලින් සම්බන්ධ කර දුහර් හා මෛරියට පෙර ඕනෑම වෙලාවක ඉටුකල හැකිය. තවද මෛරිය සලාතය කෙටි කල ඉෂා සලාතය සමග අනුගමනය කරමින් පිළිවෙලින් මෛරියට හා මධ්‍යම රාත්‍රී කාලයේ ඕනෑම වෙලාවක ඉටුකල හැක. මෙලෙස ඔබ සලාතයන් සම්බන්ධ කර ඉටුකරන විටදී වින්ර් සලාතය හැර වෙකල්පින (සුනාන්) සලාත ඉටුකල යුතු නැත.

ගමනේ යෙදී සිටින විට සිකුරාදා සලාතය ඉටුකිරීමට බැඳී සිටින්නේ නැත. (දුහර් සලාතය කරන්න).

රෝගී අවස්ථාවේදී යාවිඤා වන්

රෝගියෙකුට පහත සහන අදාල වනුයේ රෝගයේ බරපතලකම අනුවය.

1. කෙනෙකු ගමනක යෙදී සිටින විට යාවිඤා වන් කෙටි කර සම්බන්ධ කර ඉටුකල හැක.
2. වුදු කිරීමට වතුර නොමැති නම් තසියමුම් කල හැක.
3. කෙනෙකුට යාවිඤා ව වාඩිවී හෝ ඇල වී කල හැකි අතර හිස නමා නැමදීමට අපහසු නම් හිස පමණක් නමා කල හැක.
4. යමෙකුට ඉහත සියල්ල කිරීමට අපහසු නම් ඇස් වල වලනයෙන් පමණක් ඉටුකල හැක.
5. කෙනෙකුට ඉහත සියල්ලම අපහසුනම් තක්බිර් 5ක් (අල්ලාහුඅක්බර්) සෑම අන්යාවශ්ය යාවිඤා වන් සදහා කිව හැක.
6. තවදුරටත් ඉහත දෑ කිරීමට අපහසුනම් රෝගියා තවදුරටත් මෙය ඉටුකිරීමට බැඳී නැත. හේතුව අල්ලාහ් අපගේ හැකියාවන් බර කර නැති නිසාය.

අතපසු වූ සලාත

මුස්ලිමවරයෙකු සෑම විටම සලාතයේ යෙදීම පිළිබදව පරීක්ෂාකාරී විය යුතුය. අල්ලාහ් කුර්ආණයේ සලාතය හැල්ලුවට ගන්නා අයට අනතුරු හඟවා ඇත.

فَوَيْلٌ لِلْمُصَلِّينَ * الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ

යාවිඤා වන් අතපසු කරන්නන් හට විපත් අත්වේවා.
(කුර්ආණය 107:4-5)

කෙසේවුවද අත්‍යාවශ්‍ය යාවිඤා වක් අතපසු වීමේදී එනම් අමතක වීමකින් හෝ නින්දේදී සිදුවූ විට එය ඔහු මතක් වූ මොහොතේ හෝ අවදි වහාම ඉටුකල යුතුය.



සලාතයේ කොටසක් අමතක වීම

සලාතයේ කොටසක් ඔබට අමතක වූයේ නම් (සලාතය මුළුමනින්ම අවලංගු වන අත්‍යාවශ්‍ය කොටස් හැර 4 වන ඡේදයේ, 4 බි, ඒ කරුණු පරිදි) ඔබ අස්සලාමු අලෙසිකුම් වරන්මතුල්ලාහ් කියා සලාතය අවසන් කල පසු හිස බිම තබා නැමදීම, අමතක වීමේ නැමදුම (සුජුද් අස්සහ්වි) දෙවරක් කල යුතුය.

සලාතයෙන් පසු ප්‍රාර්ථනාවන් (දුවා)

ඔබ යාවිඤා ව අවසානයේ විශේෂයෙන් දෛනික අනිවාර්ය සලාතයෙන් පසු අල්ලාහ්ට ප්‍රාර්ථනා (දුවා) කිරීම අනුමත කර ඇත. පවසන්න:

- 3x **أَسْتَغْفِرُ اللَّهَ** ❖

اللَّهُمَّ أَنْتَ السَّلَامُ، وَمِنْكَ السَّلَامُ، تَبَارَكْتَ يَا ذَا الْجَلَالِ وَالْإِكْرَامِ ❖

اللَّهُمَّ أَعِنَّا عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ ❖

اللَّهُمَّ إِنَّكَ عَفُوٌّ كَرِيمٌ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنَّا ❖

اللَّهُمَّ صَلِّ وَسَلِّمْ وَبَارِكْ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلَى آلِ سَيِّدِنَا مُحَمَّدٍ ❖

كَمَا صَلَّيْتَ وَسَلَّمْتَ وَبَارَكْتَ عَلَى سَيِّدِنَا إِبْرَاهِيمَ وَعَلَى آلِ سَيِّدِنَا إِبْرَاهِيمَ فِي الْعَالَمِينَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ❖

- ❖ අස්නග්ගිරුල්ලාහ් (X3)
- ❖ අල්ලාහුමම අත්තස්සලාම් වමන්කස්සලාම් තබාරක්ත යාදල් ජලාලී වල් ඉක්රාම්.
- ❖ අල්ලාහුමම අඉන්න අලා දිකර්ක, වආලා, සුකර්ක, වඅලා හුස්නී ඉබාදතික.
- ❖ අල්ලාහුමම ඉන්නක අඞ්විචුන් කර්මුන් තුහිබ්බුල් අඞ්ව ෩ අඟු අන්න.
- ❖ අල්ලාහුමම සල්ලිව සල්ලිම් වබාරක් අලා සෙසයිසිදිනා මුහම්මද්, වඅලා ආලී සෙසයිසිදිනා මුහම්මද්, කමා සල්ලලෙත ව සල්ලමිත වබාරක්ත අලා සෙසයිසිදිනා ඉබිරාහිම්, වඅලා ආලී සෙසයිසිදිනා ඉබිරාහිම්, ෆිල් ආලමිත ඉන්නක හම්දුම් මජ්ඩි.
- ❖ අල්ලාහ්, මම ඔබගෙන් ක්ෂමාව අයදිමි. (X3).
- ❖ අල්ලාහ්, ඔබමය ශාන්තිය හා ශාන්තියේ ජරහවය, ආශිර්වාදය හා ගරුබුහුමන් ඔබ මහිමයටමය.
- ❖ අල්ලාහ් ඔබව මෙනෙහි කිරීමටද, තුනි පිදීමටද, උතුම් විලසින් නැමදීමටද මා හට ඔබ පිහිට වනු මැනව.



- ▶ අල්ලාහ්, ඔබ ක්ෂමා කරන්නේය, සදාදරය ක්ෂමා කිරීමට ලබාදී අපට කමා කරනු මැනව.
- ▶ අල්ලාහ්, ඔබ ජාතීන් අතර ඉබිරාහීම්ට සහ ඔහුගේ පවුලේ අයට දිවියමය වරප්රසාදය, සාමය සහ ආශීර්වාදය ලබා දී ඇති පරිදි මුහම්මද් සහ ඔහුගේ පවුලේ අයටද දිවිය අනුග්රහය, සාමය සහ ආශීර්වාදය පිරිනමනු මැනව. සියලු ප්රශංසා වලට සුදුසුසා ඔබමය, සදා ඉසුරුමත්ය.

අරාබියෙන් හෝ ඔබගේ ස්වභාෂාවෙන් වෙන ඕනෑම පාර්ථනාවක් (දුවාවක්) කරගෙන යා හැක. කෙනෙකුට සලාතයෙන් පසුව හෝ ඕනෑම අවස්ථාවක පරිහරණය කළ හැකි දුභාවන් කුර්ආණයේ අඩංගු වන්නේය. පහත සදහන් වනුයේ කුර්ආණයේ 2 පරිච්ඡේදයේ අවසානයේ අඩංගු එක් උදාහරණයකි.

رَبَّنَا لَا تُوَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إصْرًا كَمَا حَمَلْتَهُ ۗ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ ۗ وَاعْفُ عَنَّا وَاعْفِرْ لَنَا وَارْحَمْنَا ۗ أَنْتَ مَوْلَانَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

රබ්බනා ලා තුආහිද්නා ඉන් නසීඉනා, අවු අෂතානා, රබ්බනා වලා තෂ්මිල් අලෙතා ඉස්රන්කමා හමල්නහු අලල්ලදීනා, මින් බබිලීනා, රබ්බනා වලා තුහම්මිල්නා මාලා තබතලනා බිහ්, ව අ ෆු අන්නා, වෂිර්ලනා, වර්හමිනා, අන්ත මවීලානා ෆන්සුර්ණා අලල්බවිම්ලි කාගිරීන්.

අපගේ පරමාධිපතියාණෙනි, අපට අමතක වූයේ නම් අපහට දඩුවම් නියම නොකරනු මැනව, හෝ වැරද්දක් වූවිට අපගේ පරමාධිපතියාණෙනි, අපට පෙර වීඝ්න අය මත පැනවූ පරිදි හිරිහැරයක් අපමත නොපටවනු මැනව. අපගේ පරමාධිපතියාණෙනි, අපගේ ශක්තියට වඩා දැරිය නොහැකි වැඩිතර හිරිහැරයක් අපමත නොපටවනු මැනව. අප වෙත කරුණාව පානු මැනව. අපව කමා කොට අපගේ පාපයන් මකාදමනු මැනව. අපවෙත කරුණාව පානු මැනව. ඔබ අපගේ ආරක්ෂකයාය. අපගේ හාක්තියට විරුද්ධව නැගී සිටින අයට විරුද්ධව අපට පිළිසරණ වනු මැනව.

(කුර්ආණය 2:286)



قَالَ أَبُو عُبَيْدَةَ عَنْ جَابِرِ بْنِ زَيْدٍ عَنْ أَبِي هُرَيْرَةَ
 عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قُل: تَتَعَاقَبُ
 فِيكُمْ مَلَائِكَةٌ بِاللَّيْلِ وَ مَلَائِكَةٌ بِالنَّهَارِ فَيَجْتَمِعُونَ
 فِي صَلَاةِ الْفَجْرِ، فَتَعْرُجُ الْمَلَائِكَةُ الَّذِينَ بَاتُوا
 فِيكُمْ فَيَسْأَلُهُمْ رَبُّهُمْ وَهُوَ أَعْلَمُ بِهِمْ: كَيْفَ
 تَرَكْتُمْ عِبَادِي؟ فَيَقُولُونَ: تَرَكْنَاهُمْ وَهُمْ يُصَلُّونَ،
 وَأَتَيْنَاهُمْ وَهُمْ يُصَلُّونَ.

අබු හුරයිරා (රලී) විස්තර කරයි:

අල්ලාන්ගේ දුතයානන් (සල්) පවසුහ, රාත්‍රිය
 සහ දිවාකාලයේ දේවදුතයන් අනුප්‍රාතිකව
 ඔබ වෙත පැමිනෙණ අතර ඔවුන් සියල්ලෝම
 ආප්‍ර් සහ අසර් සලාතයේදී එක් වෙති. ඔබ
 සමඟ රාත්‍රිය ගත කළ (හෝ ඔබ සමඟ නැවතී
 සිටි) අය ඉහලට එති. (ස්වර්ගයට) අල්ලාන්
 ඔවුන්ගෙන් අසයි, ඔහු ඔබ ගැන සෑම දෙයක්ම
 දන්නානමුත්, හොඳයි, " ඔබ මගේ වහලුන්ව
 අත්හැරියේ කුමන තත්වයකද?" දේවදුතයන්
 පිළිතුර දෙයි: "අපි ඔවුන් හැර යන විට ඔවුන්
 යාවීඤාකරමින් සිටි අතර අපි ඔවුන් වෙත ළඟා
 වූ විට ඔවුන් යාවීඤාකරමින් සිටිති.
 (සනිහුල් බුහාරියෙහි සටහන් කල පරිදි)



9 පරිච්ඡේදය - සලාතයට පියවරෙන් පියවර මගපෙන්වීම්

පහත දැක්වෙන පිටු යාවිඤා වල ක්‍රියාකාරීත්වයන්ගේ විවිධ අදියර වල සම්බන්ධතා පෙන්වුම් කරති. පහත වගුවේ සඳහන් වන පරිදි එක් එක් වර්ගයේ යාවිඤා වන් හට රකඡන් නියත ගනනකින් ඇති බව පෙන්වුම් කරයි. (අදියර 1 සිට 8 තෙක් රක ආනයකි.)

යාවිඤා	රක ඡන්	අදියර
ෆජර්	2	1-16
දුහර්	4	1-14, 2-16
අජර්	4	1-14, 2-16
මෑරබ්	3	1-14, 8-16
ඉෂා	4	1-14, 2-16
සිකුරාදා යාවිඤා	2	1-16
සුන්නනයන්	2	1-16
විත්ර්	3	1-14, 8-16

පහත දැක්වෙන යාවිඤා වේ නිදසුනෙන් උපකල්පනය වනුයේ, එක්කෙනෙකු පෞද්ගලිකව යාවිඤා කිරීමෙන්ය. සාමූහික යාවිඤා වන් ඉටුකරන විට තිබෙන වෙනස්කම් වලට 5 වන ඡේදය බලන්න.

යාවිඤා වේ අදියර වලට මගපෙන්වීම්.

1 වන අදියරය : කාන්තාවන්ට සියලු යාවිඤා වලදීම ඉබාමා නැති හෝ පිරිමින් සාමූහික යාවිඤා වන් ඉටුකරන විට.

ෆජර් යාවිඤා ව (2 රකඡන්, 1වන අදියර 1-16 හා පහත දෑ සැලකිල්ලට ගන්න

2 වන අදියරය : ඔබ තනිව යාවිඤා කරන විට කෙටි සුරාවක් පාරායනය කරන්න (අන් නාස් හෝ අල් ඉහ්ලාස් හෝ අල් අජර් වැනි) ෆාතිහා සුරාවෙන් පසුවය..

8 වන අදියර :ඔබ තනිව යාවිඤා කරන විට කෙටි සුරාවක් පාරායනය කරන්න (අන් නාස් හෝ අල් ඉහ්ලාස් හෝ අල් අජර් වැනි) ෆාතිහා සුරාවෙන් පසුවය.

14 වන අදියරය : තභීයන් පාරායනය කරන්න ඒ සහ බී හා අදියර 15-16 තෙක් පෙරට ගෙන යන්න.



දුහර් හා අසර් යාවිඤ්ඤා වන් (4 රකෂන් එක් එක් යාවිඤ්ඤා වනට, 1 අදියර -14 තෙක්, 2-16 සහ පහත දෑ සැලකිල්ලට ගන්න.

14 වන අදියරය : තනියන් ඒ හා අල්ලාහු අක්බර් යැයි පවසා නැගිට සහ 2 වන අදියරය සිට 16 තෙක් පෙරට ගෙන යන්න. 14 වන අදියරයේ ඔබ සිටින විට දෙවන වර තනියන් ඒ සහ බී හා අදියර 15 හා 16 තෙක් පෙරට යන්න.

මෛරිබ් යාවිඤ්ඤාව (3 රකෂන්, අදියර 1-14, 8-16 හා පහත දෑ සැලකිල්ලට ගන්න.

2 වන අදියර : ඔබ තනිව යාවිඤ්ඤා කරන විට කෙටි සුරාවක් පාරායනය කරන්න (අන් නාස් හෝ අල් ඉන්ලාස් හෝ අල් අස්ර් වැනි) ෆාතිහා සුරාවෙන් පසුවය.

8 වන අදියර : ඔබ තනිව යාවිඤ්ඤා කරන විට කෙටි සුරාවක් පාරායනය කරන්න (අන් නාස් හෝ අල් ඉන්ලාස් හෝ අල් අස්ර් වැනි) ෆාතිහා සුරාවෙන් පසුවය.

14 වන අදියර : තනියන් ඒ පාරායනය කරන්න හා අල්ලාහු අක්බර් කියා නැගී සිටින්න හා අදියර 8-16 තෙක් පෙරට ගෙන යන්න. මෙවර අදියර 8 හි සුරා ෆාතිහාව පමණක් පාරායනය කරන්න.ඔබ අදියර 14හි දෙවන වර සිටින විට තනියන් ඒ හා බී පාරායනය කරන්න. තවද අදියර 15 සහ 16 තෙක් පෙරට ගෙන යන්න.

ඉෂා යාවිඤ්ඤාව (4 රකෂන්, අදියර 1-14, 2-16 හා පහත දෑ සටහන් කරගන්න)

2 වන අදියර : ඔබ තනිව යාවිඤ්ඤා කරන විට කෙටි සුරාවක් පාරායනය කරන්න (අන් නාස් හෝ අල් ඉන්ලාස් හෝ අල් අස්ර් වැනි) ෆාතිහා සුරාවෙන් පසුවය.

8 වන අදියර : ඔබ තනිව යාවිඤ්ඤා කරන විට කෙටි සුරාවක් පාරායනය කරන්න (අන් නාස් හෝ අල් ඉන්ලාස් හෝ අල් අස්ර් වැනි) ෆාතිහා සුරාවෙන් පසුවය.

14 වන අදියර : තනියන් පාරායනය කරන්න. පසුව අල්ලාහු අක්බර් පවසා නැගිට 2 අදියරේ සිට 16 තෙක් පෙරට ඉටු කර ඔබ 14 වන අදියරේ 2වන වරට තනියන් ඒ හා බී හා අදියර 15 හා 16 වෙන පෙරට ඉටු කරන්න.

සිකුරාදා සලාතය සහ සුන්නාන් සලාතයන් අල් ෆජර් මෙත්ය ඉටු කරනුයේ. විත්ර් යාවිඤ්ඤාව මෛරිබ් යාවිඤ්ඤා වට සමානය. එනමුදු ඔබ අදියර 8 හි දෙවන වර සිටින විට ඔබ ෆාතිහාවට පසු කෙටි සුරාවක් පාරායනය කරන්න.



1 අදියරය

සුදානම (ඉස්නිදාද)
 ඉබාමාන් පාරායනය කරන්න *
 නවීජ්න් පාරායනය කරන්න *
 අල්ලාහු අක්බර් පවසන්න (අල්ලාහ් අනි ශ්‍රේෂ්ඨය)
 අදදුබිල්ලාහි මිනෂ් ෂෙයිනානි ඊ රජීම් (මම ශාපලත් ෂෙයිනානගේ අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි).

2 අදියරය

සිට ගැනීම (බියාම්)
 සුරා අල් ෆාතිහාව පාරායනය කරන්න. *



3 අදියරය

නැමීම (රුකූෂ)
 සුබ්හාන රබ්බියල් අදීම් 3 වරක් පවසන්න. (මනීමය දෙවියන් හටමය අනිශය උතුම් වූ)



නැමි නැගිටීමේදී අල්ලාහු අක්බර් යැයි පවසන්න.

4 අදියරය

නැගිට සිටීම (බියාම්)
 රබ්බතා වලකල් හමිද් පවසන්න. (අපගේ පරමාධිපතියාණෙනි පැසසුම් ලද)



නැගිටින විටදී "සම්අල්ලාහු ලීමන් හමිදා" පවසන්න

5 අදියරය

ප්‍රථමයෙන් හිස බිම තබා නැමදීම (සුජ්දය)
 සුබ්හාන රබ්බියල් අ අෆෆා 3 වරක් (මනීමය දෙවියන් හටමය අනි උතුම් වූ)



හිස නමා සිට නැගිටීමේදී "අල්ලාහු අක්බර්"

6 අදියරය

හිද සිටීම (ජුලූස්)
 මෙහිදී තත්පර 3-4 ක් නිශ්ශබ්දව සිටින්න.



වාඩි වී නැගිටින විට "අල්ලාහු අක්බර්" පවසන්න

7 අදියරය

දෙවනුව නළල බිම තබා නැමදීම (සුජ්ද)
 "සුබ්හාන රබ්බියල් අෆෆා" 3 වරක් පවසන්න. (මනීමය අල්ලාහ්ටමය අනි උත්තම වූ)



නළල බිම තබා නැමදීමේදී "අල්ලාහු අක්බර්" පවසන්න.

8 අදියරය

සිටගෙන සිටීම (බියාම්)
 අල් ෆාතිහා සුරාව පාරායනය කරන්න *



නැගිටින විට "අල්ලාහු අක්බර්" පවසන්න

9 අදියරය

නැමීම (රුකූෂ)
 සුබ්හානල් රබ්බියල් අදීම් 3 වරක් (මනීමය දෙවියන්ටමය, අනිශය උතුම් වූ)



නැමි නැගිටීමේදී අල්ලාහු අක්බර් යැයි පවසන්න.

10 අදියරය


නැගිටීම (බියාම්)
 රබ්බතා වලකල් හමිද් යැයි පවසන්න. (අප පරමාධිපතියාණෙනි, පැසසුම් වන)



නැගිටීමේදී සම්අල්ලාහු ලීමන් හමිදා පවසන්න.

11 අදියරය


ප්‍රථමයෙන් හිස බිම තබා නැමදීම (සුජ්ද)
 සුබ්හාන රබ්බියල් අ අෆෆා 3 වරක් පවසන්න. (මනීමය දෙවියන් හටමය අනි උතුම් වූ)



හිස බිම තබා නැමදීමේදී "අල්ලාහු අක්බර්" පවසන්න

12 අදියරය

හිද සිටීම (ජුලූස්)
 මෙම අවස්ථාවේ නිහඬව තත්පර 3-4 සිටින්න.



හිදීමේදී "අල්ලාහු අක්බර්" පවසන්න.

13 අදියරය

දෙවනුව නළල බිම තබා වන්දනය (සුජ්ද)
 සුබ්හාන රබ්බියල් අෆෆා 3 වරක් පවසන්න. (මනීමය දෙවියන් හටමය, අනිඋත්තම වූ)



නළල බිම තබා නැමදීමට යන විට "අල්ලාහු අක්බර්" පවසන්න.

14 අදියරය

වාඩිවී සිටීම (ජුලූස්)
 'තහීෂියන් පවසන්න *'



වාඩිවීමට එන විට "අල්ලාහු අක්බර්" පවසන්න

15 අදියරය

ආචාර කිරීමේදී (සලාම්)
 දකුණු දෙසට මුහුණ හරවන්න
 අස්සලාමුඅලෙයිකුම් (ඔබ වෙත ශාන්තිය අත් වේවා)



16 අදියරය

ආචාර කිරීම (සලාම්)
 වම් පැත්තට මුහුණ හරවන්න
 වරන්මකුල්ලාහ් ශී පවසන්න (අල්ලාහ්ගේ කරුණාවන් සමඟ)



* අනෙක් පිටුව බලන්න.

* අනෙක් පිටුව බලන්න.

* අනෙක් පිටුව බලන්න.

ඉබාමන්

الله أكبر (4 مرات)
أشهد أن لا إله إلا الله (مرتين)
أشهد أن محمداً رسول الله (مرتين)
حي على الصلاة (مرتين)
حي على الفلاح (مرتين)
قد قامت الصلاة (مرتين)
الله أكبر الله أكبر ، لا إله إلا الله

අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර් (2x)
අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලේලාන් (2x)
අෂ්හදු අන්ත මුහම්මද්න් රසූලේලාන් (2x)
හයිය අලස් සලා (2x)
හයිය අලල් ෆලාහ් (2x)
බද් බාමන්ස් සලාහ් (2x)
අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර් ලා ඉලාහ ඉල්ලේලාන්. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය.(සිව් වරක්)

අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙන කිසිවෙකු නොමැති බවට මම සාක්ෂි දරමි.

මුහම්මද් (සල්) අල්ලාහ්ගේ දුතයා වන බවට මම සාක්ෂි දරන්නෙමි (දෙවරක්)

පමිණෙන් සලාතයට (දෙවරක්)

මෝක්ෂයට එන්න (දෙවරක්)

යාවිඤ්චා අරඹිය (දෙවරක්)

අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය (දෙවරක්)

අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙන කිසිවෙකු නොමැත.

නවීෂ්න් (පෙළගැස්ම)

سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، تَبَارَكَ اسْمُكَ ، وَتَعَالَى جَدُّكَ ، وَلَا إِلَهَ غَيْرُكَ ، أَنِّي وَجَّهْتُ وَجْهِيَ ، لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضِ ، خَائِفًا وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ

සුබ්හානකල්ලා හුමිම ව බිහම්දික, තබාරක ඉස්මුක, ව නඅලා ජද්දක, වලා ඉලාහ ගෙරුක, ඉන්ති වජ්ජන්තු වජ්ජිය ලිල්ලදී ෆතරස් සමාවාති වල් අර්ද හනිෆන් ව මා අන මිනල් මුෂර්කින්

අල්ලාහ් ඔබටමය මහිමය හා පැසසුම. ආශිර්වාද ඇත්තේ ඔබ නාමයෙනි. බල පරාක්‍රමයෙහි අධිපති ඔබමය. ඔබ හැර නැමදීමට අන් කිසිවෙකු නැත. ස්වර්ගය හා මිහිතලය මැව් ඔහු දෙසටම මාගේ මුහුණ හරවන අතර මිත්‍යා ආදහිළි වලින් ඇත් වී සත්‍යය ආගම ප්‍රකාශ කරන්නා සේම මම බහුදේව චාදීන් අතරද නොවෙමි.

නහියන් ඒ (ආචාර කිරීම)

التَّحِيَّاتُ الْمُبَارَكَاتُ لِلَّهِ وَالصَّلَوَاتُ الطَّيِّبَاتُ ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

අන්තහියාතුල් මුබාරකාතු වස් සලාතු වන් තයියබාතු, අස්සලාමු අලෙලෙයික අයිසුහන් තබ්ලියු වරන්මතුල් ලාහී ව බරකාතුහු, අස්සලාමු අලෙලෙයිකා ව අලා ඉබාද් හිස් සාලිහින්, අෂ් හදු අන්ලා ඉලාහ ඉල්ලේලාහ් ව අෂ් හදු අන්ත මුහම්මද්න් අබ්දුහු ව රසූලුස්.

ආශිර්වාදලත් සියලු ආචාරයන්, යාවිඤ්චාත් සහ යහගුනයන් සියල්ල අල්ලාහ්ටමය. ඔබට ශාන්තිය හිමි වේවා "ඔ" දුතයානාති ශාන්තිය අප මනන් අල්ලාහ්ගේ යහපත් ගැන්නන් මනන් අත් වේවා. අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙන කිසිවෙකු නැති බවටත් මුහම්මද් (සල්) තුමාණෝ ඔහුගේ සේවකයා සහ දුතයා බවටත් මම සාක්ෂි දරමි.

නහියන් බි

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ ، وَبَارَكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ فِي الْعَالَمِينَ إِنَّكَ حَمِيدٌ مُجِيدٌ . رَبَّنَا إِنَّا فِي الدُّنْيَا حَسَنَةٌ وَفِي الْآخِرَةِ حَسَنَةٌ وَقِنَا عَذَابَ النَّارِ .

අල්ලාහුමිම සල්ලි අලා මුහම්මද් ව අලා ආලි මුහම්මද් කමා සල්ලෙලෙයික අලා ඉබ්‍රාහිමි ව ආලා ආලි ඉබ්‍රාහිමි ව බාරක් අලා මුහම්මද් ව ආලා ආලි මුහම්මද් කමා බාරක් අලා ඉබ්‍රාහිමි ව ආලා ආලි ඉබ්‍රාහිමි ෆිල් ආලමිත ඉන්තක හම්දුමි මජ්ද්. රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනනන්, වෆිල් ආකරති හසනනන්, ව බිනා අදාබන් නාර්.

ඔ අල්ලාහ්! ඔබගේ අනුග්‍රහය මුහම්මද් හා ඔහුගේ පවුලටද, ඔබ ඉබ්‍රාහිමි හා ඔහුගේ පවුලට ප්‍රධාන කළාක් මෙන් ලබා දෙන්න. ඔබගේ ආශිර්වාදය මුහම්මද්ටත් මුහම්මද්ගේ පවුලටත් ඔබගේ ජාතීන් අතුරෙන් ඉබ්‍රාහිමි හා ඔහුගේ පවුලට ප්‍රධානය කල වලසට ලබා දෙන්න. අපගේ අධිපතියාණෙනි, ලෝකයේ ඇති යහපත් දැද මතු ජීවිතයෙහි යහපත් දැද අප වෙත ලබා දෙනු මැනවි. තවද නිරයේ ගින්නෙන් අපව ආරක්ෂා කරනු මැනවි.

සුරා අල් - ෆාතිහා

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ * الرَّحْمَنِ الرَّحِيمِ * مَالِكِ يَوْمِ الدِّينِ * إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ * اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ * صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහිමි, අල්හමිදු ලිල්ලාහි රබ්බිල් ආලමින්, අර්රහ්මානිර් රහිමි, මාලිකියව් මිද්දීන්, ඉසියාක නා අබ්දු ව ඉසියාක නස්තයින්, ඉහ්දිනස් සිරාතල් මුස්තබිමි, සිරාතල් ලදීන අන් අමිත අලෙලෙයිහිමි, ග්සිරිල් මද්දබ් අලෙලෙයිහිමි වලද්දාල්ලීන්.

අපරිත දයාන්විත, අසමසම කරුණාත්විත අල්ලාහ්ගේ නාමයෙනි. 1)

ප්‍රශංසා සියල්ල සියලු ලෝකයේ පරමාධිපතිවූ අල්ලාහ්ටමය. 2) අපරිත දයාන්විත අසමසම කරුණාත්විත 3) විනිශ්චය දිනයේ රජුය 4) ඔබවම අපි නමදිමු ඔබගෙන්ම අප දැවී පනමු. 5) අප හට සෘජු මාර්ගය පෙන්වනු මැනව, 6) ඔබ කවරෙකුට ආශිර්වාද කළේද එම මාර්ගය තමන් කෙරෙහි කෝපයට ලක්වූවන් හෝ මූලාඩුවන්ගේ මාර්ගය නොව 7).

සුරා අන් නාස්

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ * مَلِكِ النَّاسِ * إِلَهِهِ النَّاسِ * مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ * الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ * مِنَ الْجِنَّةِ وَالنَّاسِ

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහිමි, කුල් අඩුදු බිර්බිනිත් නාස්, මලිකින් නාස්, ඉලාහින්නාස්, මන්ෂර් ර්වස්වාසි ලේකන්නාස්, අල්ලදී යුවස්විසු ෆි සුදුර්රන්නාස්, මින ලේන්නති වන්නාස්.

අපරිත දයාන්විත, අසමසම කරුණාත්විත අල්ලාහ්ගේ නාමයෙනි.

1) (නබි මුහම්මද්) තුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පනමි 2), (ඔහු) මිනිසුන්ගේ රජු (වේ) 3), (ඔහු) මිනිසුන්ගේ දෙවියා (ද වේ) 4), (නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පනමි.) 5), ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි 6),(මෙවන්නන්) ජීන්නුන් හා මිනිසුන් අතරද සිටිති

සුරාහ් අල් ඉක්ෂ්ලාස්

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ هُوَ اللَّهُ أَحَدٌ * اللَّهُ الصَّمَدُ * لَمْ يَلِدْ وَلَمْ يُولَدْ * وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ

බිස්මිල්ලාහි ර්රහ්මානිර් රහිමි,

කුල් හුව අල්ලාහු අහද්, අල්ලාහුස් සමද්, ලම් යලිද් වලම් යුලද්, වලම් යකුල්ලහු කුලුවන් අහද්

අපරිත දයාවන්ත, අසමසම කරුණාවන්ත, අල්ලාහ්ගේ නාමයෙනි.

1) නබි මුහම්මද් පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකියය 2)අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්‍යතාවයක් නොමැත්තාය.) 3), ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය 4) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය .

සුරාහ් අල් අස්ර්

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَالْعَصْرِ * إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ * إِلَّا الَّذِينَ ءَامَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَّصَوْا بِالْحَقِّ وَتَوَّصَوْا بِالصَّبْرِ

බිස්මිල්ලා හිරහ්මානිර් රහිමි,

වල් අස්ර්, ඉන්නල් ඉන්සානලෆි හුස්ර්, ඉල්ලල් ලදීන ආමහු ව අම්ලුස් සාලිහාති වනවාසව් බිල් හබ්බි, වනවාසව් බිස් සබර්.

අපරිත දයාවන්ත, අසමසම කරුණාවන්ත, අල්ලාහ්ගේ නාමයෙනි.

1. කාලය මත දිවුරා පවසමි, (සත්‍ය) 2. මිනිස් වර්ගයා අලාහයෙහිය. 3. විශ්වාස කර දැනුම ක්‍රියාවන් ඉටුකර සත්‍යය පිළිබද එකිනෙකා උපදෙස් දී ඉවසීම පිළිබදවද එකිනෙකා උපදෙස් දුන් අය හැර

සලාතයේ සුදුසුකම් පිළිබඳ හදිස්

عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ قَالَ رَسُولُ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - « إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ أَتَى الْمَسْجِدَ لَا يَنْهَزُهُ إِلَّا الصَّلَاةُ لَا يُرِيدُ إِلَّا الصَّلَاةَ لَمْ يَخْطُ خَطْوَةً إِلَّا رَفَعَهُ اللَّهُ بِهَا دَرَجَةً وَحَطَّ عَنْهُ بِهَا خَطِيئَةٌ حَتَّى يَدْخُلَ الْمَسْجِدَ فَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِي صَلَاةٍ مَا كَانَتْ الصَّلَاةُ تَحْبِسُهُ » .

එය අබු හුරෙයිරා කියූ බවට විස්තර කර ඇත.

අල්ලාහ්ගේ දූතයාණන් පැවසුවේ යමෙකු වුදු දෝවනය ඉටුකර හා හොදින් කරගත් පසු ඔහු වෙත කිසිම අහිප්‍රායක් නොමැතිව යාච්ඤා වට පමණක් මස්ජිදයට පැමිණීමේදී හා වෙත යමක් බලාපොරොත්තුවෙන් අඩියක් හෝ නොතබා යාච්ඤා ව පමණක් අරමුණු කර ගැනීමෙන් අල්ලාහ් ඔහුගේ තත්වය උසස් කර එක් පවක්ද මකා දමන්නේය. ඔහු මස්ජිදයට ඇතුළු වූ මොහොතේ සිටම යාච්ඤා ව ඉටුකරන තෙක් ඔහු යාච්ඤා කරනවාක් මෙන්ම සිටියි.

ඉබ්නු මාජාහ් විසින් සටහන් කරන ලදී.

عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَفْضَلُ الصِّيَامِ بَعْدَ شَهْرِ رَمَضَانَ شَهْرُ اللَّهِ الْمُحَرَّمِ وَإِنَّ أَفْضَلَ الصَّلَاةِ بَعْدَ الْمَفْرُوضَةِ صَلَاةُ مِنَ اللَّيْلِ » .

අබු හුරෙයිරා විස්තර කර ඇත.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහිස්සලාම්) ගේ කියමන පරිදි: රාමදානයෙන් පසුව ඉතා යහපත් උපවාසය වනුයේ මුහර්රම් මස ඉටුකරන උපවාසයයි. තවද ඉතා යහපත් යාච්ඤා වද වනුයේ නිර්දේශිත යාච්ඤා වලට පසුව ඇති රාත්‍රී නැමදුමයි..

අබු දාවුද් සටහන් කර ඇත.



10 පරිච්ඡේදය - පද මාලාව

අල් - ගානිහා	කුර්ආණයේ පලමු වන ඡේදයයි
අදාත්	සලාතයට කැඳවීම.
අවිරාන්	ශරීරයේ රහස් අංග
දුහර්	දිවා යාවිඤ්ඤාව
ගජර්	පාන්දර යාවිඤ්ඤාව
ගර්දා	අනිවාර්ය යාවිඤ්ඤාව (හෝ ඉස්ලාමයේ අනිවාර්ය කාර්යයි.
ඉමාම්	සමූහ සලාතය මෙහෙයවන්නා.
ඉබාමාන්	සමූහ සලාතයට කැඳවීමට කරන නිවේදනය.
ඉෂා	රාත්‍රී යාවිඤ්ඤාව.
කෛබා	මක්කාන්වේ, මස්ජිද්ද් හරම්හි පිහිටුවා ඇති කලුපාට රෙද්දකින් ආවරණය කරන ලද ඝනකාකාර ගොඩනැගිල්ලය.
කුත්බා	සිකුරාදා දිනයේ ඉමාම් විසින් පැවැත්වූ ධර්ම දේශනාව (හෝ) ඊද් යාවිඤ්ඤා වැනි ජෛෂ්ඨ අවස්ථා වල .
මෙර්බි	සවස් යාමයේ යාඤා
මුඅද්දීන්	යාවිඤ්ඤාවට (අදාත්) කැඳවීම කරන්නා
නජාසා	ශාරීරික අපවිත්‍රතාව හෙවත් ලේ, මුත්‍ර හා වෙනයම් දෑ සමග අපවිත්‍රය.
නියාන්	හදවතේ යම් ක්‍රියාවක් ඉටුකිරීමට අරමුණු කර ගැනී.
බිබ්ලාන්	යාවිඤ්ඤාව ඉටුකරන විට මක්කාන්ව දෙසට හැරී මුහුණ දීම.
රක අ	සිට ගැනීම, පාරායනය, නැමී සිටීම හා හිස බිම තබා දෙවරක් නැමදීම අභිංගු චක්‍රයකි.
සුන්නාන්	වෛකල්පික යාවිඤ්ඤාව (හෝ ඉස්ලාමයේ වෛකල්පික යම් ක්‍රියාවකි).
සුරාන්	කුර්ආණයේ ඕනෑම පරිච්ඡේදයක්
තහාරා	චාරිත්‍රානුකූල පවිත්‍රීකරණයේ අවස්ථාව .



තරාච්ඡ	රාමදාන් මාසයේ ඉෂා යාච්ඤාවෙන් පසු ඉටු කරන වෛකල්පික යාච්ඤාවයි.
තයම්මුම්	වතුර වෙනුවට පස් භාවිතා කරමින් වුදු දෝවනය ඉටුකරන ක්‍රමය.
විත්ර්	ඉෂා සලාතයෙන් පසු රකත් එකකින් හෝ තුනකින් සම්මත කර ගෙන ඉටුකරණ වෛකල්පික යාච්ඤාව.
වුදු	දෝවනය, ඕනෑම යාච්ඤාවට පෙර විශේෂ ශාරීරික කොටස් පවිත්‍ර කිරීමේ කාර්යය.



ජූලි 2023



الصلاة

باللغة السنهالية



Islamic Information Center

مرکز التعريف بالإسلام
ඉස්ලාමීය තොරතුරු මධ්‍යස්ථානය
සුල්තාන් බ්ලූස් මස්ජිදය, මස්කට්
ඕමානයේ සුල්තාන් රාජ්‍යය